



ජාතික රාජ්‍ය සභාවේ 1973 අංක 1 දිරන නිවාස දේපල රිපරීමය පිළිබඳ පතන

[සභානිකය සටහන් කළේ 1973 ජනවාරි මස 13 වන දින.]

ආණෙශ්‍ය නියමය පරිදි මූල්‍යය කරන ලදී.

(1973 ජනවාරි මස 26 වැනි දින ශ්‍රී ලංකා ජනරජයේ ගැසට පත්‍රය II වැනි
කොටසේ අනිරේකයක් වශයෙන් පල කරන ලදී.)

ජාතික රාජ්‍ය සභාවේ 1973 අංක 1 දරන නිවාස දේපල උපරිමය
පිළිබඳ පනත

[සහතිකය සටහන් කළේ 1973 ජනවාරි මස 13 වන දින]

එල්.ඩී.—එ. 89/71.

නිවාසවල අයිතිය, විශාලක්වය සහ නිවාස තැනීමේ වියදම පාලනය
කිහිම පිණිසන් එත ආනුම්ගික හෝ සම්බන්ධ කරුණු සඳහා
විධිමෙහා සැලස්වීම පිණිසන් වූ පනතකි.

ශ්‍රී ලංකා ජනරාජයේ ජාතික රාජ්‍ය සභාව විසින් මෙසේ පනවනු
ලැබේ :—

- මේ පනත ජාතික රාජ්‍ය සභාවේ 1973 අංක 1 දරන නිවාස දේපල උපරිමය පිළිබඳ පනත යනුවෙන් හඳුන්වනු ලැබේ.

I වන කොටස

නිවාසවල අයිතිය පාලනය කිහිම

2. (1) ප්‍රාලික සාමාජිකයකු වන පුද්ගලයකු සඳහා තීඩිය හැකි උපරිම නිවාස සංඛ්‍යාව, ඒ ප්‍රාලිලේ සේසු සාමාජිකයන් සඳහා ඇති නිවාස සංඛ්‍යාව ද සමඟ ගත් කළේ, ඒ ප්‍රාලිලේ යුපෙන දරුවන් ඇත හෝ ඒ දරුවන්ගේ ගණනට දෙකක් එකතු කළ විට ලැබෙන ගණනට සමාන සංඛ්‍යාවක් විය යුතු ය.

අවසර පෝ තීඩිය
සංඛ්‍යාව.

(2) ප්‍රාලික සාමාජිකයකු නොවන පුද්ගලයකු සඳහා තීඩිය හැකි උපරිම නිවාස සංඛ්‍යාව දෙකක් විය යුතු ය.

(3) සංස්ථාගත කළ හෝ සංස්ථාගත නොකළ යම් පුද්ගල මණ්ඩල යක් සතුවේ තීඩිය හැකි උපරිම නිවාස සංඛ්‍යාව, ඒ පුද්ගල මණ්ඩලයේ සේවකයන්ට සහ නිලධාරීන්ට නිවාස සැපයීමේ කාර්යය සඳහා හෝ ඒ පුද්ගල මණ්ඩලයේ (ගෙවල් කුලියට දීමේ යම් අරමුණක් නොවන) අරමුණු ක්‍රියාත්මක කිහිමේ කාර්යය සඳහා අවශ්‍ය යයි කොමිෂන්ඩ්වරයා විසින් නිශ්චය කරනු ලබන නිවාස සංඛ්‍යාව විය යුතු ය :

එසේ වුව ද,—

(අ) සතුව තීඩිය හැකි උපරිම නිවාස සංඛ්‍යාවට අදාළ ඉහළ දැක්වුනු විධිවිධාන පළාත් පාලන ආයතනයකි, ආක්‍ර්‍යාලේ දෙපාර්තමේන්තුවකට හෝ රාජ්‍ය සංස්ථාවකට අදාළ හෝ විය යුතු ය ; නව ද

(ආ) ප්‍රසිද්ධ සමාගමක් සතු වන්නක පිහිටිය වූ ද ඒ වන්නේ සේවකයකු පදිංචිව සිලින්නා වූ ද ගෙවීම් ප්‍රමාණය වර්ග අඩු පන්සියයකට නොවැඩි වූ ද නිවාසයක්, මේ පනතේ කාර්යයන් සඳහා ඒ සමාගමට අයන් නිවාස සංඛ්‍යාව නිශ්චය කිහිමේ දී ගණන් නොගත යුතු ය.

2 ජාතික යුත්ස සභාවේ 1973 අංක 1 දරන නිවාස දේපල උපයිමය පිළිබඳ පනත

(4) මේ වගන්තියේ ඉහත දක්වා විධිවිධානවලට අනුකූලව යම් තැනැත්තකු සතුව තබා ගත හැකි උපයිම නිවාස සංඛ්‍යාව මෙහි මින් මතු “අවසර ලන් නිවාස සංඛ්‍යාව” යනුවෙන් සඳහන් කරනු යුතේ.

(5) යම් පුද්ගලයකුට කාර්යාලක හෝ ස්වාමීපුරුෂයකු හෝ යැපෙන දරුවකු හෝ සිටින් නම් තැනැහැත් ඒ පුද්ගලයා යම් පුද්ගලයකුගේ යැපෙන දරුවකු නම් මේ පනතේ කාර්යයන් සඳහා ඒ පුද්ගලයා ප්‍රවීලක සාමාජිකයකු ලෙස සලකනු ලැබිය යුතු ය.

ඇතුම් අවසර වල දී නිවාස සංඛ්‍යාවක් නිශ්චය කිරීම.

3. 2 වන වගන්තියේ කාර්යයන් සඳහා නිවාස සංඛ්‍යාව නිශ්චය කිරීමේ දී—

(1) ආගමික සංවිධානයකට හෝ පුණුෂ හාරයකට හෝ අයන් නිවාසයක් තැනැහැත් කාර්මික, වාණිජ හෝ කාෂීකාර්මික ව්‍යාපාරයක කොටසක් වූ නිවාසයක් තහිකරම ඒ ආගමික සංවිධානයේ, පුණුෂ හාරයේ හෝ ව්‍යාපාරයේ කාර්යය සඳහා යොදුවනු ලබන බව කොමසාරිස්වරයාගේ මතය වේ නම් සහ එසේ නම් පමණක් ඒ නිවාසය අන් ඇරිය යුතු ය;

(2) මේ පනත ආරම්භ වන දිනයෙහි හෝ ඉන් පසු දිනයක, උරුමය නොපැවරු බුදල් හිමිකමකින් නොව අන් ආකාරය කින්, නොබේදු කොටස්වලින් සමන්විත වන අයිතිය ඇති යම් නිවාසයක දෙකෙන් ප්‍රාග්‍යුවකට නොඅඩු කොටසක් අයිතිකරු වන තැනැත්තකුට ඒ නිවාසය අයිති ලෙස සලකනු ලැබිය යුතු ය;

(3) මේ පනත ආරම්භ වන දිනයෙහි හෝ ඉන් පසු දිනයක, උරුමය නොපැවරු බුදල් හිමිකමකින් නොව අන් ආකාරයකින්, නොබේදු කොටස්වලින් සමන්විත වන අයිතිය ඇති එක් නිවාසයකට වැඩි නිවාස සංඛ්‍යාවක දෙකෙන් ප්‍රාග්‍යුවකට අඩු කොටසක අයිතිකරු වන තැනැත්තකුට, එසේ ඔහුට හිමි කොටස් ඇති නිවාස සංඛ්‍යාව එකක් අඩුවෙන් අයිති ලෙස සලකනු ලැබිය යුතු ය;

(4) මේ පනත ආරම්භ වන දිනයට පෙර නොබේදු කොටස්වලින් සමන්විත වන අයිතිය ඇති නිවාසවල කොටස් අයිතිව සිටි තැනැත්තකුට, ආසන්නතම පුරුණ සංඛ්‍යාව ව ගණන් බලනු ලබන ඒ කොටස්වල එකතුවට සමාන නිවාස ගණනක් අයිති ලෙස සලකනු ලැබිය යුතු ය.

4. විකිණීමේ ක්‍රියාව්‍ය සඳහා යම් තැනැත්තකු විසින් නිවාසයක් තහනු ලබන අවස්ථාව—

(අ) විකිණීමට පෙර ඒ නිවාසය පදිංචියට නොගන්නා ලද නම් සහ පදිංචිය සඳහා ඒ නිවාසය පුදුනම් යයි කොමසාරිස්වරයා අදහස් කරන දිනයේ සිට මාස දොළඟක් ඇතුළත හෝ ඒ තැනැත්තා විසින් මාස දොළඟකට වැඩි නොවන ක්‍රියාකාරක කරන ලද ඉල්ලීමක් පිට තැවත් මාස දොළඟකට වැඩි නොවන ක්‍රියාකාරක කොමසාරිස්වරයා විසින් දීර්ඝ කර දෙනු ලැබිය හැකි කාල පරිවේශීදෙකක් ඇතුළත හෝ එය විකුණන ලද නම් : හෝ

විකිණීම සඳහා නිවාස තනන තැනැත්තන්ට ඒ නිවාස අයිති ලෙස නොයැලීය යුතු බව.

ජාතික රාජ්‍ය සභාවේ 1973 අංක 1 දරන නිවාස දේපල උපමිණය 3
පිළිබඳ පනත

(ආ) ඒ නිවාසය මිලට ගැනීම සඳහා වෙන යම් තැනැත්තකු විසින් කොමසාරිස්වරයා වෙන ඉල්ලීමක් ඉදිරිපත් කර ඇත්තාම් සහ ඒ ඉල්ලීම කර නිබෙන අතරතුර ඇ ඒ නිවාසය පදිංචියෙන් තොරව පවතී තම්

එ තැනැත්තා ඒ නිවාසය අයිතිව සිටින ලෙස මේ පනතේ කාර්ය යන් සඳහා සලකනු තොළඩිය යුතු ය.

5. 1971 නොවැම්බර් ලෝ 9 වන දින නිවාස සංඛ්‍යාවක් අයිතිව සිරි යම් තැනැත්තකු විසින් තමාට අයිති ඒ නිවාස සංඛ්‍යාව, සම් දුර්ණයෙන් විකිණීමෙන් හෝ තැගි කිරීමෙන් හැර අන් ලෙසකින් ඒ දිනයෙන් පසුව සහ මේ පනතා ආරම්භවීමට පෙර අඩු කරනු ලැබ ඇති අවස්ථාවක, ඒ නිවාස සංඛ්‍යාව එසේ අඩු කිරීමට තමා විසින් පියවර ගන්නා ලද්දේ 1971 නොවැම්බර් මස 9 වන දිනට පෙර බවට හෝ ඒ නිවාස සංඛ්‍යාව අඩු කරන ලද්දේ තමාගේ පවුලේ සුමැඡිකින්ගේ පදිංචියට ඉඩකාඛ සැලසීමේ කාර්යය සඳහා බවට ඒ තැනැත්තා කොමසාරිස්වරයා සැහීමට පත් කළ හොත් මිස, 1971 නොවැම්බර් 9 වන දින ඔහුට අයිතිව නිඩුණු නිවාස සංඛ්‍යාව ඔහුට අයිතිව නිබෙන ලෙස සලකනු ලැබිය යුතු ය.

නිවාස සංඛ්‍යාව
අඩු කිරීම.

6. අවසර ලන් නිවාස සංඛ්‍යාව අයිතිව සිටින යම් තැනැත්තකු විසින් ඉන් නිවාස දෙකක් හෝ එට වැඩි ගණනක් ඒකාබද්ධ කිරීම සඳහා කොමසාරිස්වරයෙන් අවසරය ඉල්ලා සිටින අවස්ථාවක, ඒ තැනැත්තාගේ පවුල් නිවාස අවශ්‍යතා සැලකිල්ලට ගන් විට ඒ ඒකාබද්ධ කිරීම ගුණ්ති සාරාගතා බවට කොමසාරිස්වරයා සැහීමට පත් වුව හොත් සහ ඉන් යම් නිවාසයක් කුලී නිවැසියකුට කුලියට දී තැනයෙන් උචිත බලධාරයාගේ එකතන්වය ඇතිව කොම් සාරිස්වරයා විසින් ඒ ඒකාබද්ධ කිරීමට අවසර දිය හැකි ය.

නිවාස එකාබද්ධ
කිරීම.

7. යම් තැනැත්තකු විසින් තනතා ලද නිවාසයක් ආණුව විසින් හෝ වෙන යම් තැනැත්තකු විසින් ඔහුට බඳ දුන් ඉඩමකා තතා ඇත ද එය තො තකා මේ පනතේ කාර්යයන් සඳහා ඔහු ඒ නිඩුයෙන් අයිතිව නිවාසය ලෙස සලකනු ලැබිය යුතු ය.

බදු ඉඩමවර
නිවාස.

8. (1) පවුලක සාමාජිකයෙකු තො වූ සහ මේ පනතා ආරම්භ වන දිනයේදී ඇ අවසර ලන් නිවාස සංඛ්‍යාවට වැඩියෙන් වූ නිවාස අයිතිව විසින්තා වූ සෑම පුද්ගලයෙකු ම විසින් ඒ දිනයෙහි සිට සත් දෙලයක් ඇතුළත දීද, ඒ දිනයෙහි ඇ අවසර ලන් නිවාස සංඛ්‍යාවට වැඩියෙන් වූ නිවාස අයිතිව ඇන්තා වූ සෑම පුද්ගල මණ්ඩලයක් ම විසින්, ඒ පුද්ගල මණ්ඩලයට අයිතිව තබා ගත හැකි උපරිම නිවාස සංඛ්‍යාව පිළිබඳව අවස්ථාවේ එවින් පරිදි කොමසාරිස්වරයා විසින් තැනයෙන් සමාලෝචන මණ්ඩලය විසින් මේ පනතා සටනේ කළ නිශ්චිතය ඒ පුද්ගල මණ්ඩලය වෙන දැනුම් දෙනු ලැබූ දිනයෙහි සිට සත් හයක් ඇතුළත දීද

අවසර ලන් නිවාස
සංඛ්‍යාවට
වැඩියෙන්වූ නිවාස
අයිතික රුචින්
විසින් කළ පුද්
ප්‍රකාශනය සහ,
ප්‍රකාශනය තො
කළ හොත් හෝ
නිවැරදි ප්‍රකාශන
යක් තොකළ
හොත් ඒ නිවාස
කො ම සා රි ස්
වරයා සකුවනබව.

(ආ) ඒ පුද්ගලයෙකු හෝ පුද්ගල මණ්ඩලයෙකු හෝ අයිති, තො බෙදා කොමස්වලින් සමන්විත වන නිවාස ද ඇතුළු, නිවාස සංඛ්‍යාව නිශ්චිතය සඳහන් කරමින් :

4 ජාතික රාජ්‍ය සභාවේ 1973 අංක 1 දරන නිවාස දේපල උපරිමය පිළිබඳ පත්‍ර

(ආ) ඒ පුද්ගලයා හෝ පුද්ගල මණ්ඩලය හෝ අයිතිය තබා ගැනීමට අදහස් කරන නිවාස නිශ්චිතව සඳහන් කරමින් ; සහ

(ඇ) (අ) ජෛදයේ සඳහන් නිවාසවලට අදාළ විස්තර මෙහි උප ලේඛනයේ දක්වා ඇති ආකාරයට සපයමින්

කොමිෂන්ස්ටරයා වෙන ලියාපදිංචි කළ තැපෑලෙන් ප්‍රකාශනයක් යැවිය යුතු ය.

තවද ඒ සමගම, ඒ පුද්ගලයා හෝ පුද්ගල මණ්ඩලය හෝ අයිතිය තබා ගැනීමට අදහස් නොකරන යම් නිවාසයක කුඩා නිවැසියකු වෙළෙනාන් ඔහුට, තමන් ඒ නිවාසයේ අයිතිය තබා ගැනීමට අදහස් නොකරන බව, ඒ පුද්ගලයා හෝ පුද්ගල මණ්ඩලය හෝ විසින් ලිපියකින් දැනුම් දිය යුතු ය.

(2) ගේ පතන ආරම්භ වන දිනයෙහි යම් පවුලක සාමාජිකයින්ට අවසර ලන් නිවාස සංඛ්‍යාවට වැඩියෙන් වූ නිවාස අයිතිව තුළෙන අවස්ථාවක, ඒ පවුලේ ස්වාමිපුරුෂයා මීසින් හෝ ස්වාමිපුරුෂයා ජීවත්ව නොසිටි නම් තැනහෙන් ප්‍රකාශනයක් යැවිමට නිත්‍යනු කුලට ඔහුට හැකියාවක් නොමැති තාම් ඒ පවුලේ භාය්‍යාව විසින් හෝ ඒ දිනයේ සිට සඟි දෙළඟක් ඇතුළත දී—

(අ) ඒ පවුලේ එක් එක් සාමාජිකයාට අයිති, නොබේදු කොටස් වලින් සමන්විත වන නිවාස ද ඇතුළු නිවාස සංඛ්‍යාව නිශ්චිතව සඳහන් කරමින් ;

(ආ) ඒ පවුලේ සාමාජිකයින් අයිතිය තබා ගැනීමට අදහස් කරන නිවාස නිශ්චිතව සඳහන් කරමින් ; සහ

(ඇ) (අ) ජෛදයේ සඳහන් නිවාසවලට අදාළ විස්තර මෙහි උප ලේඛනයේ දක්වා ඇති ආකාරයට සපයමින්

කොමිෂන්ස්ටරයා වෙන ලියාපදිංචි කළ තැපෑලෙන් ප්‍රකාශනයක් යැවිය යුතු ය.

තවද, ඒ සමගම, ඒ පවුලේ එක් එක් සාමාජිකයාට අයන් වූ ද අයිතිය තබා ගැනීමට ඒ සාමාජිකයන් අදහස් නොකරන්න වූ ද යම් නිවාසයක කුලී නිවැසියකු වෙනෙන්, ඔහුට, ඒ නිවාසයේ අයිතිය තබා ගැනීමට අදහස් නොකරන බව, ඒ ස්වාමිපුරුෂයා හෝ හාරියාට විසින් ලිපියකින් දැනුම් දිය යුතු ය.

(3) (2) වන උපවගන්තිය යටතේ වූ ප්‍රකාශනය යවන තැනැත්තා අයිතිය තබා ගැනීමට අදහස් කරනු නොලැබන යම් නිවාසයක අයිතිකරු නොවන අවස්ථාවක, ඒ නිවාසයේ අයිතිකරු ගේ කැමැත්ත දැක්වෙන ප්‍රකාශනයක් ඒ ප්‍රකාශනය සමග විය යුතු ය. ඒ අයිතිකරු ඒ කැමැත්ත නොදෙන විට කොමිෂන්ස්ටරයා විසින් නිසි විභාගයකින් පසු, ඒ පවුලේ සාමාජිකයින් අයිතිය තබා ගත යුතු නිවාස නිශ්චිතය කළ යුතු ය.

**ඡායා ප්‍රජා සභාවේ 1973 අංක 1 දරන නිවාස දේපල උපමීමය 5
පිළිබඳ පනත**

(4) අවස්ථාවේ එහි පරිදි, (1) වන උපවහන් තියේ තැනෙහෙත් (2) වන උපවහන් තියේ සඳහන් කාල පරිච්ඡේදය ඇතුළත දී ප්‍රකාශනය යොමු යුත් ති සහගත හේතුවක් නොමැතිව පැහැර හැර ඇත්තා වූ හෝ අවස්ථාවේ එහි පරිදි තමාට තැනෙහෙත් තම පවුලට අයිති නිවාස සංඛ්‍යාව සම්බන්ධයෙන් යම් සාවද්‍ය ප්‍රකාශයක් කර ඇත්තාවූ යම් තැනැත්තකු මේ පනත යටතේ වරදකුට වරදකු විය යුතු අතර, ඒ තැනැත්තාට හේ ඒ තැනැත්තාගේ පවුලේ යම් කොමිෂ්‍යකාලීන අයිතිව ඇති, කොමසාරිස්වරයා විසින් ගැසට් පත්‍රයේ එහි කරනු ලබන නිලධාරියකින් නිශ්චිතව නියම කරනු ලැබිය තැකි එකි යම් නිවාසයක්, ඒ නිවේදනයේ නිශ්චිතව සඳහන් කරනු ලැබිය හැකි දිනයක සිට කොමසාරිස්වරයා වෙත සතු විය යුතු ය.

(5) මේ වගන්තිය යටතේ කරන ලද යම් ප්‍රකාශනයක් ප්‍රකාර අයිතිය තමා ගැස්මෙට අදහස් නොකරන ලද යම් නිවාසයක් සහ, කොමසාරිස්වරයා විසින් (3) වන උපවහන් තිය යටතේ නිශ්චිතයක් කරන ලද අවස්ථාවක දී ඒ නිශ්චිතය කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් අයිතිය තමාගතු නොලැබූ යම් නිවාසයක්, මෙහි මින් මතු “වැඩිපුර නිවාසයක්” යනුවෙන් සඳහන් කරනු ලැබේ.

9. වැඩිපුර නිවාසයක කුලී නිවැසය විසින් හේ ඒ නිවාසයේ නිවාස බිද්දව 1972 අංක 7 දරන ගෙවල් කුලී පනතේ 30 වන වගන්තිය යටතේ අනුප්‍රාප්ත වන යම් තැනැත්තකු එසින් මේ පනත ආරම්භ වන දිනයේ සිට මාස හතාරක් ඇතුළත දී ඒ වැඩිපුර නිවාසය මිලට ගැනීම සඳහා කොමසාරිස්වරයා වෙත ඉල්ලුම් කළ හැකි ය.

වැඩිපුර නිවාස මිලට ගැනීමට කුලී නිවැසයක් විසින් ඉල්ලුම් කළ හැකිවා.

10. මේ පනත ආරම්භ වන දිනයෙහි යම් තැනැත්තකුට අවසර ලත් නිවාස සංඛ්‍යාවට වැඩියෙන් වූ යම් නිවාසයක් අයිතිව නිලධාන අවස්ථාවක, ඒ නිවාසයේ කුලී නිවැසය විසින් හේ 1972 අංක 7 දරන ගෙවල් කුලී පනතේ 30 වන වගන්තිය යටතේ ඒ නිවාසයේ නිවාස බිද්දව අනුප්‍රාප්ත වන යම් තැනැත්තකු එසින් ඒ නිවාසය මිලට ගැනීම සඳහා, අයිතිකරුට ද එකටර දැනුම් දෙමින් කොමසාරිස්වරයා වෙත ඉල්ලුමක් ඉදිරිපත් කර ඇත හෙත් මිස ඉහත කි දිනයෙහි සිට මාස දෙළඟක කාලපරිච්ඡේදයක් ඇතුළත දී ඒ අයිතිකරු විසින් කොමසාරිස්වරයාට දැනුම් දී ඒ නිවාසය විකිණීය හැකි ය.

අවසර ලත් නිවාස සංඛ්‍යාවට වැඩියෙන් වූ නිවාස මාස දෙළඟක් ඇතුළත විකිණීය හැකිවා.

11. (1) මේ පනත ආරම්භ වන දිනයෙහි සිට මාස දෙළඟක කාලපරිච්ඡේදයක් ඇතුළත විකුණු නොලැබූ, යම් තැනැත්තකුට අයිති, අවසර ලත් නිවාස සංඛ්‍යාවට වැඩියෙන් වූ යම් නිවාසයක් එම කාලපරිච්ඡේදය අවසනයේ දී කොමසාරිස්වරයා වෙත සතු විය යුතු ය :

අවසර ලත් නිවාස සංඛ්‍යාවට වැඩියෙන් වූ නිවාස කො ම ය ර ස වරයා වෙත සතු වන බව.

එසේ වූව ද නිවාසයේ අයිතිකරු විසින් තමා වෙත කරන ලද ඉල්ලුමක් සලකා බලා, නිවාසය විකිණීමට නොහැකි විම නිවාසයේ අයිතිකරුට වැඹුක්විය නොහැකි හේතු නිසා සිදු වූ බවට අකොමසාරිස්වරයා සැහීමට පත් වූ අවස්ථාවක ගැසට් පත්‍රයේ පළ

6 ජාතික රාජ්‍ය සභාවේ 1973 අංක 1 දරන නිවාස දේපල උපමිණ පිළිබඳ පනත

කරනු ලබන නිවේදනයක් මගින් කොමසාරිස්වරයා විසින් මාස දොළභකට නොවැසි තවත් කුලපැහිලිශේදෙයකට නිවාසය සතු කිරීම කළේ දමනු ලැබිය යුතිය ය.

(2) මේ පනත ආරම්භ වන දිනයෙන් පසු යම් දිනයක යම් තැනැත්තකු අවසරලේන් නිවාස සංඛ්‍යාවට වැඩියෙන් වූ යම් නිවාස යක අයිතිකරු බවට පත් වූ අවස්ථාවක, ඔහු විසින් නොප්‍රමාව ඒ බව කොමසාරිස්වරයා වෙත දැනුම් දිය යුතු අතර, අයිතිය තහා ගැනීමට තමා අදහස් නොකරන නිවාසය ක්වදේදි නිශ්චය වශයෙන් සඳහන් කළ යුතුය. කොමසාරිස්වරයා විසින් ගැසට් පත්‍රයේ පල කරනු ලබන නිවේදනයකින් නිශ්චය කරනු ලැබිය යුති දිනයක සිට ඒ නිවාසය කොමසාරිස්වරයා වෙත සතු විය යුතු ය.

(3) මේ පනත ආරම්භ වන දිනයෙන් පසු යම් දිනයක දී එදිනට ඇති අවසර ලත් නිවාස සංඛ්‍යාවට වැඩියෙන් වූ යම් නිවාසයක් අයිතිව සිදීමට යම් තැනැත්තකුට හිමිකම ලැබෙන අවස්ථාවක, ඔහු විසින් ඒ බව කොමසාරිස්වරයා වෙත නිවේදනය කළ යුතු ය. එවිට, ඔහුට අයත්ව නිඩුණු වූ ද මේ පනතේ විධිවිධාන යටතේ කොමසාරිස්වරයා සතු වූ ද යම් නිවාසයක් ඒ නිවේදනය කරනු ලැබූ අවස්ථාවේ දී ඒ සතු කිරීම යටතේ එසේ ම පවතින හෝන් කොමසාරිස්වරයා විසින්, ගැසට් පදාගේ පල කරනු ලබන නියමයක් මගින්, ඒ නිවාසයේ තමාගේ අයිතිය අන්තරිය යුතිය ය. තව ද ඒ නියමය ගැසට් පත්‍රයේ පල කරනු ලැබූ විට ඒ නිවාසය කිස් විවකන් කොමසාරිස්වරයා සතුව නොනිඩුණු ලෙස සලකනු ලැබිය යුතු ය.

කොමසාරිස්වරයා
වෙත සතුව නිවාස.

12. (1) මේ පනත යටතේ කොමසාරිස්වරයා වෙත සතු වූ යම් නිවාසයක් අමාත්‍යාචාර්ය විසින් නිශ්චය කරනු ලැබිය යුත් කොන්දේපිවලට සහ නියමයන්ට යටත්ව යම් පළාත් පාලන ආයතනයකට. ආණීඩුවේ දෙපාර්තමේන්තුවකට හෝ රාජ්‍ය සංස්ථාවකට කොමසාරිස්වරයා විසින් පවතනු ලැබිය යුතිය ය.

(2) මේ පනත යටතේ කොමසාරිස්වරයා වෙත සතු වූ යම් නිවාසයක් විකිණීමට කොමසාරිස්වරයා අදහස් කරන හෝන් ඒ නිවාසය විකිණීම සඳහා ඉදිරිපත් කරනු ලැබිය යුති අතර ඒ නිවාසයේ කුලී නිඩුසියකු සිටින හෝන් පළමු කොට ඔහුට එසේ ඉදිරිපත් කළ යුතු ය.

13. යම් කළේ නිවැසියකුට කුලියේ දී ඇති නිවාසයක් ලිඛිත ගැනීම් සඳහා ඒ කළේ නිවාසය, විසින් කොමසාරිස්වරයා වෙත ඉංග්‍රීසික් ඉදිරිපත් කළ හැකි නමුදු ඒ නිවාසයේ ගෙහිමියාගේ හෝ ඔහුගේ පත්‍රලේ යම් කෙනකාගේ පදිංචිය පිළිස වාසස්ථානයක් වශයෙන් එසේ යක්න් සහගත ප්‍රේස් අවශ්‍යව නිශ්චිත හේතුව මත එසේ කළේ නිවැසිය ඉවත් හිමිම් සඳහා 1972 අංක 7 දරන ගෙවල් කුලී පනත යටතේ තබුවක් හෝ නීති කෘත්‍යායක් පැවරිය නොහැකි විට පමණක් එසේ කළ හැකි විය යුතු ය:

අනුම නිවාස
මිලටුනීමට කුලී
නිවැසියන් විසින්
ඉදිරිපත් කරනු
ලබන ඉල්ලීම.

**ජ්‍යෙෂ්ඨ රාජ්‍ය සභාවේ 1973 අංක 1 දරන නිවාස දේපල උපයිමය 7
පිළිබඳ පනත**

එසේ වුවද, ඉදිරිපත් කරන ලද ඉල්ලීම, 14(1) වන එයෙන් ය
යටතේ ඉල්ලීමක් ඉදිරිපත් කළ හැකි නිවාසයක් මිලට ගැනීම
සඳහා වූ විටක දී, ඒ නිවාසයේ අයිතිකරු ඒ නිවාසය විකිණීමට
කාමුත්තේ නැම් මිශ. ඒ ඉල්ලීම සම්බන්ධයෙන් කොම්සයිස්වරයා
විසින් කිසිවක් නොකළ යුතු ය. තවද එකී කාමුත්තේ දීම අවසර
ලන් නිවාස සංඛ්‍යාව අනුරිත් එක් නිවාසයක් සම්බන්ධයෙන්
පමණක් මේ පනත යටතේ අන්තිවුවිය හැකි ය.

මේ වගන්තියේ සහ 12 වන වගන්තියේ කාර්යයන් සඳහා “කුලී
නිවැසිය” යන් නම 1970 අංක 28 දරන කුලී නිවැසියන් ආරක්ෂා
කිරීමේ (විශ්චේ විධිවේදාන) පනතේ 5 වන වගන්තිය යටතේ
නිවාසයක සන්තකය හාර දීම සඳහා සිය වාසියට කරන ලද
අභ්‍යවක් ඇත සිටින කුලී නිවැසියන් ද ඇතුළන් වේ.

14. (1) යම් තැනැත්තක විසින් නමාව අයිති යම් නිවාසයක්
කොම්සයිස්වරයාට විකිණීම සඳහා වූ ඉල්ලීමක් කොම්සයිස්වරයා
පෙන ඉදිරිපත් කළ හැකි නමුදු—

අයිති තික රු වන්
විසින් ඇතැම්
නිඛාය ශෞඛ්‍යාරිස්
වරයාට විකිණීම.

(අ) ඒ නිවාසය කුලී නිවැසියකුට කුලීයට දී තිබේ නම් සහ එය
අවසර ලන් නිවාස සංඛ්‍යාවට ඇතුළන් නම්;

(ආ) ඒ නිවාසයේ මාසික සම්මන ගෙවල් කුලීය ගුපියල් එක්
සියයකට වැඩි නොවේ නම්;

(ඇ) තානීමෙන් හෝ මිලට ගැනීමෙන් හෝ, නියමිත දිනයට
පෙර නිවාසයේ අයිතිය ලබා සිටි මෙගෙන් හෝ පියාගෙන්
හෝ ස්වාමිපුද්‍රාශයාගෙන් හෝ හාර්යාවගෙන් හෝ තැනි
වශයෙන් හෝ උරුම ලිමෙන් හෝ නියමිත දිනයට පෙර
එ තානීන්තා විසින් ඒ නිවාසයේ අයිතිය ලබා තිබේ
නම්; සහ

(ඈ) තමැගේ හෝ තම පැවුල් හාමාජීකයකුගේ හෝ පදිංචිය
පිණීස වාසස්ථානයක් වශයෙන් යුත්තේ සහගත ලෙස
අවශ්‍යව තිබීමේ හේතුව මත වෙන යම් නිවාසයක කුලී
නිවැසිය එයින් ඉවත් කිරීම සඳහා 1972 අංක 7 දරන
ගෙවල් කුලී පනත යටතේ නමුවක් හෝ තිනි කාන්තායක්
පැවතිමට එ තානීතාව හිමිකම් තැනෙහෙන්

පමණක් එසේ කළ හැකි විය යුතු ය.

මේ උපවෙන්තියෙහි “නියමිත දිනය” යන්නෙන් තන් කාලයේ
නිවාසයේ කුලී නිවැසිය තැනෙහෙන්, තන් කාලයෙහි කුලී නිවැසිය
1972 අංක 7 දරන ගෙවල් කුලී පනතේ 36 වන වගන්තිය යටතේ
හෝ (274 වන අධිකාරය වූ) ගෙවල් කුලී පාලන පනතේ 18 වන
වගන්තිය යටතේ හෝ නිවාස බිඳීදා අනුප්‍රාප්ත වූයේ යම් කුලී
නිවැසියක් මියගිය විට එ ඒ කුලී නිවැසයේ පදිංචියට
ඇම්ණී දිනය අදහස් වේ.

(2) (1) වන උපවෙන්තිය යටතේ ඉල්ලීමක් ඉදිරිපත් කෙනු
ශ්‍රී අවස්ථාවක, අවසර ලන් නිවාස සංඛ්‍යාව අනුරිත් එක් නිවාස
යකට වැඩි ගෙනනක් මේ පනත යටතේ කොම්සයිස්වරයා

**ඩී. ජු. ඩික්කොර්ස් සහමේ 1973 අංක 1 දරන නිවාස දේපල උපරිමය
පිළිබඳ පත්‍ර**

විකිණීමට කිසිදු තැනැත්තාකුව හිමිකම තොමූන්ගේ ය. එහෙත්,
දීට අතිරේක යම් නිවාසයක් විකිණීම සඳහා (1) වන උපවගන් නිය
යටතේ ඉල් ලිමක් ඉදිරිපත් කර ඇති විට, ඒ නිවාසය සඳහා
කොමසාරිස්වරයා විසින් ගෙවනු ලබන මිලට ඒ නිවාසය එහි කුලී
නිවැසිය විසින් මිලට ගනු ලබන බවට කොමසාරිස්වරයා සැකීමට
පත් වූව හෝත්, එම හිමිකම ඇත.

(3) (1) වන උපවගන් නිය යටතේ ඉල් ලිමක් ඉදිරිපත් කර
ඇත්තා වූ ද, ඒ නිවාසය විකිණීමෙන් ලැබෙන මුදල නිවාසයක්
තැනීම හෝ මිලට ගැනීම හෝ සඳහා යෙදවීය යුතු විමේ
කොන්දේසිය ද ඇතුළුව කොමසාරිස්වරයා විසින් නිය්වය කරනු
ලැබිය නැති නියමයන්ට සහ කොන්දේසිවලට යටත්ව එය
විකිණීමට ඉල්පුමිකර කැමූන්ගේ සියින්නා වූ ද අවස්ථාවක
කොමසාරිස්වරයා විසින් අමාත්‍යවරයා වෙත ඒ බව නිවේදනය කළ
යුතු ය. එවිට අමාත්‍යවරයා විසින්, ගැසට් පත්‍රයේ පළ කරනු ලබන
නියමයකින් ඒ නියමයේ නිශ්චිතව සඳහන් දිනයක සිට ඒ
නිවාසය කොමසාරිස්වරයා වෙත සතු කළ නැති ය.

(4) යම් නිවාසයක් සම්බන්ධයෙන් 13 වන වගන් නිය සහ මේ
වගන් නිය යන දෙකම යටතේ ඉල් ලිම ඉදිරිපත් කර ඇති
අවස්ථාවක, 13 වන වගන් නිය යටතේ වූ ඉල් ලිම සම්බන්ධයෙන්
ත්‍රිය තොකළ යුතු අතර ඒ නිවාසය සම්බන්ධයෙන් මේ වගන් නිය
යටතේ පමණක් ඉල් ලිමක් කරනු ලැබ ඇති ලෙස සලකනු ලැබිය
යුතු ය.

15. (1) යම් නිවාසයක් කොමසාරිස්වරයා වෙත සතු වන්නා වූ
දිනය වැයයෙන් කොමසාරිස්වරයා විසින් හෝ අමාත්‍යවරයා විසින්
මේ පනත යටතේ නිශ්චිතව සඳහන් කරනු ලැබූ දිනයට පෙර,
අවස්ථාවෝවින පරිදි කොමසාරිස්වරයා විසින් හෝ අමාත්‍යවරයා
විසින්, අවස්ථාවෝවින පරිදි ගැසට් පත්‍රයේ පළ කරනු ලබන
නිවේදනයකින් හෝ නියමයකින්, ඒ නිවාසය කොමසාරිස්වරයා
වෙත එසේ සතු විය යුතු දිනය කළින් කළ වෙනස් කරනු ලැබිය
නැති ය.

(2) මේ පනත යටතේ කොමසාරිස්වරයා වෙත නිවාසයක් සතු
වූ විට සියලු බැඳීම්වලින් තොරට ඒ නිවාසය පිළිබඳ පරම අයිතිය
කොමසාරිස්වරයාට තැබිය යුතු අතර ඒ නිවාසයට හෝ ඒ නිවාසය
පිළිබඳ කළර වූ හෝ අයිතිවාසිකමක් හෝ සම්බන්ධතාවක්
ඇත්තා වූ හෝ ඇතැයි කියන්නා වූ කළර වූ හෝ සියලු
තැනැත්තාන්ට ප්‍රතිපස්ස සියලු ක්‍රේයයන් සඳහා ඒ සතු කිරීම
අවස්ථාන් මක හා තීරණන් මක විය යුතු ය:

එසේ වූව ද—

(අ) ඒ නිවාසයේ අයිතිකරු විසින් ඒ නිවාසය පිහිටි ප්‍රදේශයේ
පළාත් පාලන ආයතනයට ඒ නිවාසය සම්බන්ධයෙන්
ගෙවීය යුතු වැඩපණම් හෝ බඳු කිසිවක් වේ නම් එය අය
කර ගැනීම සඳහා, ඒ නිවාසයේ මිල වැයයෙන් ඒ
නිවාසයේ අයිතිකරුට ගෙවීය යුතු මුදල විෂයෙහි කාප
අයිතියක් ඒ පළාත් පාලන ආයතනයට නිබිය යුතු ය;
තව ද

පිළිබඳ පක්‍රන

(ආ) සතු කෙරෙන අවස්ථාවේ දී ඒ නිවාසය උක්සකට යටත්ව නිඩුණේ නම් උක්ස හිමියාට ලැබිය යුතු සම් මූදලක් අය කර ගැනීම සඳහා (ආ) ජොදයෙහි සඳහන් මූදල විෂයෙහි කාප අයිතියක් ඒ උක්ස හිමියාට නිඩු යුතු ය.

16. (1) තවත් නිවාසයක් හෝ ගෙපතක් හෝ නොවන යම් නිවාසයක් මේ පනත යටතේ කොමිෂ්වරයා වෙත සතු වූ අවස්ථාවක, කොමිෂ්වරයාගේ මතය අනුව ඒ නිවාසයට අනුබද්ධ ලෙස යුතුක්නි සහගතව සැලකෙන ඉඩම් ප්‍රමාණය ද කොමිෂ්වරයා වෙත සතු කරනු ලැබිය යුතු ය.

(2) යම් තවත් නිවාසයක් මේ පනත යටතේ කොමිෂ්වරයා වෙත සතු වූ අවස්ථාවක ඒ තවත් නිවාසයට අනුබද්ධ ඉඩම් සහ වෙනත් අයිතිවාසිකම් ද කොමිෂ්වරයා වෙත සතු විය යුතු ය.

(3) යම් ගෙපතක් මේ පනත යටතේ කොමිෂ්වරයා වෙත සතු වූ අවස්ථාවක, කොමිෂ්වරයාගේ මතය අනුව ඒ ගෙපතට අනුබද්ධ යයි සැලකෙන ඉඩම් ප්‍රමාණය සහ අයිතිවාසිකම් ද කොමිෂ්වරයා වෙත සතු විය යුතු ය.

17. (1) නිවාසයක් මිලට ගැනීම සඳහා මේ පනත යටතේ ඉල්ලීමක් ඉදිරිපත් කර ඇත්තා වූ ද—

නිවාස මිලට
ගැනීම සඳහා
ඉල්ලීම.

(ආ) කොමිෂ්වරයාගේ මතය අනුව, මූඩ්කු සංඛාරය, සංවර්ධනය හෝ ප්‍රතිසංවර්ධනය හෝ වෙත යම් පොදු කාර්යයක් හෝ සඳහා අවශ්‍ය නොවන ප්‍රදේශයක ඒ නිවාසය පිහිටා ඇති බවට;

(ඇ) ඒ නිවාසය වෙත ම ඒකකයක් වශයෙන් අන් සතු කිරීම කළ හැකි බවට; සහ

(ඈ) ඒ මිලට ගැනීම කළ හැකි තත්ත්වයක ඒ ඉල්ප්‍රමිකරු සිටින බවට

කොමිෂ්වරයා සැහීමට පත් වන්තා වූ ද අවස්ථාවක, ඒ බව කොමිෂ්වරයා විසින් නිවේදනය කරනු ලැබූ කල්හි අමානා වරය විසින් (මෙහි මින් මත් “සතු කිරීමේ නියමය” යනුවෙන් සඳහන් කරනු ලබන) නියමයක් මගින් ඒ නියමයේ නිශ්චිතව සඳහන් කරනු ලැබිය හැකි දිනයක සිට ඒ නිවාසය කොමිෂ්වරයා වෙත සතු කරනු ලැබිය හැකි ය.

(2) යම් නිවාසයක් (1) වන උපවගන්තිය යටතේ කොමිෂ්වරයා වෙත සතු කරනු ලැබීමෙන් පසු හැකි ඉක්මනින්, පනත සඳහන් කොන්දේසිවලට සහ කොමිෂ්වරයා විසින් නිශ්චිත කරනු ලැබිය හැකි වෙනත් කොන්දේසිවලට යටත් ව ඒ නිවාසය ඒ ඉල්ප්‍රමිකරුට විකිණීම සඳහා කොමිෂ්වරයා ඒ ඉල්ප්‍රමිකරු සමඟ ගිවිසුමකට එළඹිය යුතු ය :—

(ආ) ඒ නිවාසය සඳහා එහි කළින් අයිතිකරුට ගෙවිය යුතු මිල වශයෙන් මේ පනත යටතේ නිශ්චිත කරනු ලැබූ මූදල් ප්‍රමාණය ද කොමිෂ්වරයා විසින් දරනු ලබන වියදීම් පියවීම පිණීස ඒ මූදල් ප්‍රමාණයෙන් සියයට පහක අමතර

10 ජාතික රාජ්‍ය සභාවේ 1973 අංක 1 දරන නිවාස දේපල උපරිම පිළිබඳ පනත

මුදලක් ද එකවරම හෝ කුලීයට සින්න විමේ ක්‍රමයට හෝ කොමසාරිස්වරයා විසින් නිශ්චය කරනු ලැබිය හැකි වාරිකවලින් හෝ ඉල්ප්‍රමිකරු විසින් කොමසාරිස්වරයාට ගෙවිය යුතු ය;

(ආ) ඒ නිවාසයේ මිල වශයෙන් ගෙවිය යුතු මුදල ප්‍රමාණය අවසාන වශයෙන් නිශ්චය කරනු ලබන තුරු ඒ නිවාසය සඳහා ගෙවිය යුතු මාසික ගෙවල් කුලීයට නො අවු මුදලක් ඉල්ප්‍රමිකරු විසින් කොමසාරිස්වරයාට මාස් පතා ගෙවිය යුතු ය. ඒ ගෙවීම ඒ නිවාසයේ මිල වශයෙන් ගෙවිය යුතු මුදලන් හිලවී කරනු ලැබිය යුතු ය;

(ඇ) ඒ නිවාසය අලුත්වැඩියා කිරීම සහ මතා ලෙස පවත්වාගෙන යුම ඉල්ප්‍රමිකරුගේ වගකීම විය යුතු අතර, ශින්නෙන් හෝ මහජන කාලීනීම් සහ කාරලි කෝජාහලවලින් සිද වන භාන් හෝ අලාභ වෙනුවෙන් ඉල්ප්‍රමිකරු විසින් නිවාසය රක්ෂණය කළ යුතු ය. තවද යම් පලාත් පාලන ආයතන යකට ගෙවිය යුතු සියලු වර්ථා සහ බදු ඔහු විසින් ගෙවිය යුතු ය.

(ඇ) ඉහත සඳහන් කොන්දේසි අනුරින් යම් කොන්දේසියක් අනුව ක්‍රියා කිරීමට ඉල්ප්‍රමිකරු අපොහොසන් ව්‍යවහාර් ශිව්‍යම ඉන්න සහ බල රහිත වූ ලෙස සලකනු ලැබිය යුතු අතර ඉල්ලීම සම්බන්ධයෙන් කොමසාරිස්වරයා විසින් දරනු ලැබ නිඛිය හැකි තියදම් ඉල්ප්‍රමිකරු විසින් කොමසාරිස්වරයාට ගෙවිය යුතු ය.

(4) 12 වන වගන්තිය යටතේ කරනු ලැබූ ඉඩිපත් කිරීම පිළිගන් කුලී නිවාසියකුට නිවාසයක් විකුණුනු ලැබීමේ ද ද මේ පතනත යටතේ තම, වෙන සතු වූ යම් නිවාසයක් වෙන යම් තැනැත්තාත්ත්වකුට විකිණීමට කොමසාරිස්වරයා අදහස් කරන විට ද (2) වන සහ (3) වන උපවගන්තිවල විධිවිධාන අවසාන වෙනස් කිරීම සහිතව අදාළ විය යුතු ය.

කොමසාරිස්වරයා සංඛ්‍යා විවාසයක සන්නකය යාර ගැනීම.

18. (1) තමා වෙත සතු වූ යම් නිවාසයක සන්නකය හාර ගැනීම, සංවර්ධන ක්වයනු හෝ අන් කාර්යයක් සඳහා අවශ්‍ය බව කොමසාරිස්වරයා අදහස් කරන අවස්ථාවක, එසේ හාර ගැනීමට කොමසාරිස්වරයා විසින් විශේෂයෙන් හෝ පොදුවේ බලය පටරන ලද යම් තැනැත්තාත්ත්වකු විසින් ඒ නිවාසයේ සන්නකය හාර ගැනීම් ය.

(2) කිසීම තැනැත්තාත්ත්ව විසින්, සන්නකය හාර ගැනීමට අදහස් කරන බවට යටත් පිරිසේකින් දින හතාකවත් කළදීමක් පදිංචි කරුව නොකර, පදිංචිය ඇති ගොඩනැගිල්ලක හෝ එවති ගොඩනැගිල්ලක යම් කොටසක සන්නකය (1) වන උපවගන්තිය යටතේ හාර නොගත යුතු ය.

(3) කොමසාරිස්වරයා වෙන සතු වූ සැම නිවාසයක් ම සම්බන්ධ යෝන්, එය පවතින තන්ත්වය සහ එහි කළ යුතු අලුත්වැඩියා කිරීම් පිළිබඳ වාරිතාවක් පිළියෙළ කිරීම හෝ පිළියෙළ කිරීමට හැඳුස්වීම කොමසාරිස්වරයා විසින් කළ යුතු ය.

**ජාතික රුප්‍රස සංඝාවේ 1973 අංක 1 දරන නිවාස දේපල උපහැමය 11
පිළිබඳ පනත**

19. (1) කොමසාරිස්වරයා සඳහා සහ වෙනුවෙන් 18 වන වගන්තිය යටතේ යම් නිවාසයක සන්තකය හාරගැනීමෙන් හෝ හාර ගැනීමෙහි ලා යම් තැනැත්තකු—

(අ) වලක්වන, ඔහුට බාධා කරන හෝ විරෝධය දක්වන ; හෝ

(ආ) යම් ශේතකු ලබා නියමින් හෝ අනියමින් වලක්වන,
ඔහුට බාධා කරවන හෝ විරෝධය දක්වන

සම තැනැත්තකු ම මේ පනත යටතේ වරදකට වරදකරු විය යුතු ය.

(2) කොමසාරිස්වරයා සඳහා සහ වෙනුවෙන් යම් නිවාසයක සන්තකය හාර ගැනීමට කොමසාරිස්වරයා විසින් 18 වන වගන්තිය යටතේ බලය පවරනු ලැබූ තැනැත්තකු වෙත දක්වා ඇති හෝ දැක්විය හැකි යයි සිනිය හැකි යම් බාධාවක් හෝ විරෝධයක් නිසා ඒ නිවාසයෙහි සන්තකය හාර ගැනීමට ඔහු අපොහොසත් වන හෝ එහි ලා තමා අපොහොසත් විය හැකි යයි ඔහුට සිතෙන අවස්ථාවක, ඒ නිවාසය පිහිටි ස්ථානය විෂයෙහි අධිකරණ බලය ඇති මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඒ තැනැත්තා විසින් ඒ වෙනුවෙන් ඉල්ලීමක් ඉදිරිපත් කළ විට කොමසාරිස්වරයා සඳහා සහ වෙනුවෙන් ඒ නිවාසයේ සන්තකය ඒ තැනැත්තාව හාර දෙන ලෙස පිස්කල්ට විධාන කරමින් මහෙස්ත්‍රාත්වරයා විසින් ඒ අධිකරණයේ ආභ්‍යාවක් නිකුත් කළ යුතු ය.

(3) මහෙස්ත්‍රාත් අධිකරණයක් විසින් පිස්කල් වෙත (2) වන උපවගන්තිය යටතේ වූ ආභ්‍යාවක් නිකුත් කරනු ලැබූ අවස්ථාවක ඔහු විසින් ඒ ආභ්‍යාව එහාම ක්‍රියාත්මක කළ යුතු අතර ඒ ආභ්‍යාව ක්‍රියාත්මක කරනු ලැබූ ආක්‍රිතය ඒ අධිකරණය වෙත ලියවිල්ලක් වාර්තා කළ යුතු ය.

(4) මහෙස්ත්‍රාත් අධිකරණයක් විසින් පිස්කල් වෙත (2) වන උපවගන්තිය යටතේ වූ ආභ්‍යාවක් නිකුත් කරනු ලැබූ අවස්ථාවක, ඒ ආභ්‍යාව ප්‍රශ්න කිරීමේ, වෙනස් කිරීමේ හෝ අවලංගු කිරීමේ අදහසින් යම් අධිකරණයක ගනු ලැබූ හෝ ආරම්භ කිරීමට අදහස් කර ඇති යම් පියවරක් හෝ තුනෙකුට ගෙන, කිසිම ආකාරයකින්, ඒ ආභ්‍යාව ක්‍රියාත්මක කිරීම නතර නොකළ යුතු ය.

(5) මහෙස්ත්‍රාත් අධිකරණයක් විසින් (2) වන උපවගන්තිය යටතේ නිකුත් කරනු ලැබූ ආභ්‍යාවක් ක්‍රියාත්මක කිරීමේ කාර්යය සඳහා පිස්කල් හෝ ඔහුගේ මෙහෙයුම් යටතේ ක්‍රියා කරන යම් තැනැත්තකු විසින්, ඒ ආභ්‍යාව අදාළ වන නිවාසයට ඇතුළු වී එහි පදිංචි යම් තැනැත්තකු ඉන් ඉවත් කිරීමටත් ඒ නිවාසයෙහි සන්තකය හාර ගැනීමට 18 වන වගන්තිය යටතේ බලය පවරනු ලැබූ තැනැත්තාව කොමසාරිස්වරයා සඳහා සහ වෙනුවෙන් ඒ නිවාසයේ සන්තකය හාර ඇමවත් අවශ්‍ය විය හැකි යම් බලයක් පාවත්වීම් කළ හැකි ය.

20. යම් නිවාසයක් කොමසාරිස්වරයා වෙත සතු කරනු ලැබූ අවස්ථාවක කොමසාරිස්වරයා විසින්, ශෑසවි පත්‍රයෙහි සහ ඔහු විසින් නිශ්චිතය කරනු ලැබිය හැකි වෙනත් යම් ආකාරයකින් පළ කරනු ලබන දැන්වීමක් මගින්, එම නිවාසය සම්බන්ධයෙන් ලේ පනත යටතේ ගෙවිය යුතු වන මූල්‍ය මිල ම හෝ ඉන් යම් කොටසක් පාවත්වීම් කළ හැකි ය.

කොමසාරිස්වරයා
සඳහා සහ
වෙනුවෙන්
නිවාසයක
සන්තකය හාර
ගැනීම වැළැක්වීම
හෝ රිට බාධා
කිරීම.

සතු කළ නිවාස
යක් වෙනුවෙන්
ගෙවිය ප්‍රති වන
ප්‍රලට සිම්කළ
පැමව අධිනිය ඇති
තැනැත්තකන් ඩීජ
දැන්වීම.

**12 ජාතික රාජ්‍ය සභාවේ 1978 අංක 1 දරන නිවාස දේපල උපමීමය
පිළිබඳ පනත**

සදහා එම දැන්වීමෙහි නිශ්චිතව සදහන් දිනයෙහි සිට ගණන් බලනු ලබන මාසයක කාල පරිවිෂේෂයක් ඇතුළත ලිඛිත හිමිකම් පැමක් ඉදිරිපත් කරන ලෙස ද එළුමෙහි—

- (අ) ඔහුගේ තම සහ ලිපිනය,
- (ආ) එම නිවාසය පිළිබඳ වූ ඔහුගේ සම්බන්ධතාවෙහි ස්වභාවය,
- (ඇ) ඔහුගේ හිමිකම් පැමේ විස්තර, සහ
- (ඈ) එම මිලන් ඔහු හිමිකම් පාන ප්‍රමාණය

යන මේවා නිශ්චිතව සදහන් කරන ලෙස ද එම නිවාසය එසේ සතු කරනු ලැබූ දිනයට පෙරානුව ම එම නිවාසය පිළිබඳ යම් සම්බන්ධතාවක් දැරු සැම තැනැත්තානුව ම විභාන කළ යුතු ය.

හිමිකම් පැම් ලැබුණුවේ තකාම සාරිජවරයා විසින් අනුගමනය කළ යුතු විධිවිධාන.

21. (1) 20 වන වගන්තිය යටතේ කරන ලද යම් හිමිකම් පැමක් ලැබුණු විට, කොමසාරිස්වරයා විසින්, එළුම් නිවාසය සදහා ගෙවීමට තමා අදහස් කරන මිල හිමිකම් පාන්තාව දැනුම් දී, තමා නිශ්චිතව සදහන් කරන කාලය ඇතුළත—

- (i) ගෙවීමට අදහස් කරන මිලට ඔහු එකඟ වන්නේ ද තැද්ද යන වගන් එසේ එකඟ නොවන්නේ නම් එ මිලට විරුද්ධව ඔහුට තිබෙන හාකි විරෝධතා කිසිවක් වේ නම් එ විරෝධතාන් එ විරෝධතාවලට හෝතුන් සදහන් කරමින් ලිඛිත ප්‍රකාශයක් තමා වෙත එවන ලෙස; සහ
- (ii) එ යම් විරෝධතාවක් සනාථ කිරීමට ඔහු පිහිට පත්‍ර සිටින සියලු ලේඛන තමා වෙත ඉදිරිපත් කරන ලෙස ඔහුට තියම් කළ යුතු ය.

(2) කොමසාරිස්වරයා විසින් ගෙවීමට අදහස් කරන ලද මිලට හිමිකම් කියා පාන්තා එකඟ වුව හොත් මේ පනන්නේ විධිවිධාන වලට අනුකූලව එ මිල කොමසාරිස්වරයා විසින් ගෙවා යුතු ය.

ගෙවීය යුතු මිල ජ්‍යෙෂ්ඨවක් සඳහා මණ්ඩලය වෙත යොමු කිරීම.

22. (1) කොමසාරිස්වරයා වෙත සතු කරනු ලැබූ (ගෙවීමට අදහස් කරන ලද මිල පිළිගැනීමට හිමිකම් පාන්තා 21 වන වගන්තිය යටතේ එකඟ වූ තිවාසයක් නොවනා) සැම නිවාසයක්ම වෙනු වෙන් ගෙවා යුතු මිල නිශ්චිත කිරීමේ සාර්යය කොමසාරිස්වරයා විසින් (මෙහි මින් මතු “මණ්ඩලය” යනුවෙන් සදහන් කරනු ලබන) සමාලෝචන මණ්ඩලය වෙත යොමු කළ යුතු අතර එ මිල සදහා කරනු ලැබූ සියලු හිමිකම් පැම් ද, එවා සනාථ කිරීමට හිමිකම් පාන්තාන් විසින් සපයන ලද සියලු ලේඛන සමග, මණ්ඩලය වෙත ඉදිරිපත් කළ යුතු ය.

(2) (1') වන උපවහන්තිය යටතේ මණ්ඩලය වෙත කරනු ලබන යොමු කිරීමක් මේ පතනෙහි මින් මතු “මිල නින්දුවක් සදහා යොමු කිරීමක්” යනුවෙන් සදහන් කරනු ලැබේ.

23. මේ පතනා යටතේ කොමසාරිස්වරයා වෙත සතු කරනු ලැබූ යම් නිවාසයක් සදහා ගෙවා යුතු මිල—

- (අ) කුලී නිවැසියකුට කුලීයට දෙන ලද තිවාසයක් සම්බන්ධයෙන් වූ තිව එ තිවාසයේ සන්තකය ආපසු ලබා ගත හැකිවේ 1972 අංක 7 දරන ගෙවල් කුලී පතනේ විධිවිධානවලට

ගෙවීය යුතු මිල නිශ්චිත කිරීම.

අනුකූලව සහ කුලී නිවැසියා විසින් හෝ, 1972 අංක 7 දරන ගෙවල් කුලී පනතේ 36 වන වගන්තිය හෝ (274 වන අධිකාරයටු) ගෙවල් කුලී පාලන පනතේ 18 වන වගන්තිය හෝ යටතේ කුලී නිවැසියා ඒ නිවාසයේ නිවාස බඳ්දව අනුප්‍රාප්ත වූයේ යම් තැනැත්තකු මිය ගිය විට ද ඒ තැනැත්තා විසින් කරන ලද එකතුකිරීම් හෝ වැඩි දියුණු කිරීම් කිසිවක් වේ නම් ඒවායේ වට්තනාකම සාලකිල්ලට නොගෙනය යන පදනම මත නිශ්චය කළ යුතු, නිවාසය සනු කිරීමේ දිනයේ දී පැවතී ඒහි වෙළෙඳ අගය; හෝ

(ආ) මිලට ගැනීමෙන් හෝ අන් ලෙසකින් 1957 අප්‍රේල් මස 1 වන දිනට පෙර හෝ මිලට ගැනීමෙන් නොව අන් ලෙස කින් 1957 අප්‍රේල් මස 1 වන දින හෝ ඉන් පසුව නිවාස යේ අයිතිය ලබා ඇති විට, ඒ නිවාසය සනු කිරීමේ දිනය දක්වා වූ එක් එක් වර්ෂය සඳහා 1957 අප්‍රේල් මස 1 වන දින පැවති ඒ නිවාසයේ වෙළෙඳ අගයෙන් සියයට හයක් වූ ප්‍රමාණය අනුව ගණන් බලන ලද මුදලක් ද නිවාසයේ කළින් අයිතිකරු විසින් නිවාසයට ගන්නා ලද අමුතු කොටස් කිසිවක් වේ නම් ඒවායේ සහ එහි කරන ලද වැඩිදියුණු කිරීම් කිසිවක් ලේ නම් ඒවායේන් සාධාරණ වට්තනාකමට සමාන අමතර මුදලක් ද එකතු කළ ඛි භා එම කාල පරිව්‍යේදය සඳහා වූ ඉද්ධ ආදායම අඩු කළ වූ එකී 1957 අප්‍රේල් මස 1 වන දින වෙළෙඳ අගය, සහ මිලට ගැනීමෙන් 1957 අප්‍රේල් මස 1 වන දින හෝ ඉන් පසුව නිවාසයේ අයිතිය ලබා ඇති විට, 1957 අප්‍රේල් මස 1 වන දිනෙන් පසු උගා අන්සන් කරන ලද එම නිවාසය මිලට ගැනීමේ යම් ඔප්පුවක නිශ්චිතව සඳහන් අනුම ගැනුම් මිලට, ඒ ඔප්පුවේ දිනයෙහි සිට සනු කරනු ලැබූ දිනය දක්වා වූ එක් එක් වර්ෂය සඳහා ඒ ගැනුම් මිලන් සියයට හයක් වූ ප්‍රමාණය අනුව ගණන් බලන ලද මුදලක් ද ඒ ඔප්පුවේ දිනයට පසුව යම් අයිතිකරුවකු විසින් ඒ නිවාසයට ගන්නා ලද අමුතු කොටස් කිසිවක් බේ නම් ඒවායේ සහ එහි කරන ලද වැඩිදියුණු කිරීම් කිසිවක් ලේ නම් ඒවායේන් සාධාරණ වට්තනාකමට සමාන අමතර මුදලක් ද යන මේවා එකතු කළ විට හා ඒ කාල පරිව්‍යේදය සඳහා වූ ඉද්ධ ආදායම ඉන් අඩු කළ විට එන මුදල; හෝ

යන මත් අඩු මුදල කුමක් ද ඒ මුදල ද (ආ) ජේදයෙහි විධිවිධාන අදාළ නොවන අවස්ථාවක (ආ) ජේදයෙහි විධිවිධාන අනුව නිශ්චය කරනු ලබන මුදල ද විය යුතු ය:

එසේ වුව ද—

(ඒ) 14 වන වගන්තිය යටතේ සනු කරන ලද යම් නිවාසයක් සඳහා ගෙවිය යුතු මිල නිශ්චය කිරීමේ දී, ඒ නිවාසය එහි ගෙහිමියාගේ හෝ ඔහුගේ පවුලේ යම් කොනකගේ පදීංචිය පිණිස වාසස්ථානයක් වගයෙන් යුත්ති සහගත ලෙස අවශ්‍යව තිබීමේ හෝ තුව මත එහි කුලී නිවැසියා එයින්

14 ජාතික රාජ්‍ය සභාවේ 1973 අංක 1 දරන නිවාස දේපල උපරිමය පිළිබඳ පනත

ඉවත් කිරීම සඳහා තහවුලක් හෝ නීති කෘත්‍යායක් පැවරීමේ අයිතිය ඒ නිවාසයේ අයිතිකරුව නොමැති වීම සැලකිල්ලට නොගත යුතු ය; තවද

(ii) ගෙපත් ඇති ඉඩමක් සම්බන්ධයෙන් වූ විට ඒ ගෙපත්වලට අනුබද්ධ ඉඩම්වලට වැඩිපුර ඇති යම් ඉඩම් ප්‍රමාණයක් සඳහා ගෙවිය යුතු මිල නිශ්චය කිරීම, කළ හැකි එකම සංවර්ධනය ඒ වැඩිපුර ඉඩම් ප්‍රමාණයේ ද එවැනි ම ගෙපත් ඉදි කිරීම බව පදනම් කොට ගෙන කළ යුතු ය.

මේ වගන්තියේ (ආ) ජ්‍යෙෂ්ඨයේ කාර්යයන් සඳහා “වර්ෂයක කුද්ධ ආදායම” යන්නෙන් නියමිත ගෙවල් කුලිය වශයෙන් වර්ෂ යකට ලබා ගත හැකි මුදලන් ඒ වර්ෂය සඳහා වරිපණම් වශයෙන් ගෙවිය යුතු මුදල අඩු කළ විට ඉතුරු වන මුදල අදහස් වන අතර, 1972 අංක 7 දරන ගෙවල් කුලි පනත ආදාළ නොවන නිවාසයක් සම්බන්ධයෙන් වූ විට මණ්ඩලය විසින් නිශ්චය කරනු ලැබිය හැකි මුදල අදහස් වේ.

**මුදල හාරෙනු
නොමැති අවස්ථා
ආදාය සඳහා විධි
විධාන හැඳුස්ථා.**

ගෙවිය යුතු මුදලන්
මුදල අඩු කර
ගැනීම.

ගෙවිය යුතු මුදල
සඳහා ප්‍රාප්තිය.

24. කොමසාරිස්වරයා වෙත සනු කරනු ලැබූ යම් නිවාසයක මිල වශයෙන් මෙම පනත යටතේ යම් තැනැත්තකුට ගෙවිය යුතු යම් මුදලක් ඔහු වෙත ඉදිරිපත් කරනු ලැබූ විට ඔහු විසින් එය නො පිළිගන්නා ලද අවස්ථාවක හෝ ඒ තැනැත්තා මිය ගෙස් ඇති යෙළ අභ්‍යන්තර හෝ ඔහු ගෙන දැනගන්නට නොමැති අවස්ථාවක, ඒ මුදල එය නිශ්චිත නැත්තා යෙළ තැනැත්තා හෝ තැනැත්තන් විසින් ලබා ගැනීම සඳහා යම් දිසා අධිකරණයකට ගෙවිය යුතු ය.

25. මෙම පනත යටතේ කොමසාරිස්වරයා වෙත සනු කරනු ලැබූ යම් නිවාසයක මිල වශයෙන් ගෙවිය යුතු මුදලට යම් තැනැත්තකු හිමිකම් ලබ සිටින අවස්ථාවක, ආදායම හෝ ලැඟ හෝ පුද්ගලික බඳු වශයෙන් ඒ තැනැත්තාගෙන් ලැබිය යුතු යයි දේශීය ආදායම කොමසාරිස්වරයාගේ අන්සන යටතේ කොමසාරිස්වරයාට සහනික කරනු ලැබූ යම් මුදලක් කොමසාරිස්වරයා විසින් එකී මුදලන් දේශීය ආදායම කොමසාරිස්වරයාට ගෙවිය යුතු ය.

26. මෙම පනත යටතේ කොමසාරිස්වරයා වෙත සනු කරනු ලැබූ යම් නිවාසයක මිල වශයෙන් ගෙවිය යුතු යම් මුදලකින් මෙම පනත යටතේ කරනු ලැබිය හැකි අඩු කිරීම කිසිවක් අඩු කොට ලැබෙන මුදල සඳහා ඒ මුදල අයන් වි ගෙවිය යුතු වන දින සිට එය ගෙවනු ලබන දිනය නොක් මුදල් විෂය හාර අමාත්‍යවරයාගේ එකගත්වය ඇතිව අමාත්‍යවරයා විසින් නිශ්චය කළ හැකි ප්‍රමාණයක් අනුව පොලිය අය විය යුතු ය.

මෙම වගන්තියෙහි ඉහත දැක්වෙන විධිවිධාන යටතේ පොලිය වශයෙන් ගෙවිය යුතු මුදල, ඒ නිවාසය සනු කරනු ලැබූ දිනයෙහි ආරම්භ වන්නා වූ ද ඒ නිවාසයෙහි මිල ගෙවනු ලැබූ දිනයෙහි අවසන් වන්නා වූ ද කාලසීමාව සඳහා ඒ නිවාසය වෙනුවෙන් ගෙවිය යුතු කුලියෙන් වරිපණම් වශයෙන් ගෙවිය යුතු යම් මුදලක් සහ අප්‍රත්‍යුහා කිරීමේ වියදම් වශයෙන් වූ යම් මුදලක් අඩු කොට ලැබෙන මුදලට වැඩි වන අවස්ථාවක, ඒ පොලිය වෙනුවෙන් අන්තිමට සඳහන් මුදල කොමසාරිස්වරයා විසින් ගෙවිය යුතු ය.

ජාතික රාජ්‍ය සභාවේ 1973 අංක 1 දරන නිවාස දේපල උපරිමය 15
පිළිබඳ පනත

27. මෙම පනත යටතේ කොමසාරිස්වරයා වෙත සතු කරනු ලැබූ යම් නිවාසයකු මිල වශයෙන් ගෙවිය යුතු මූදල ඒ නිවාසය සතු කරනු ලැබූ දින සිට අයන් වී ඇ විය යුතු ලෙස සැලකිය යුතු ය.

ගෙවිය යුතු මූදල
ආරම්භ වන දිනය.

28. (1) මෙම පනත යටතේ කොමසාරිස්වරයා වෙත සතු කරනු ලැබූ යම් නිවාසයකු මිල වශයෙන් ගෙවිය යුතු මූදල, මූදල විෂය හාර් අමාත්‍යවරයාගේ එකාග්‍රත්වය ඇතිව අමාත්‍යවරයා විසින් නිශ්චිතය කරනු ලැබිය හැකි අනුපාතයක් අනුව මූදලීන් හා ස්මී ලෝකා මහ බැංකුව විසින් නිකුත් කරනු ලබන ඇපකරවලින් ගෙවිය යුතු ය.

ගෙවීමේ ආකාරය
හා තුමය.

(2) (1) වන උපවගන්තිය යටතේ නිකුත් කරනු ලබන ඇපකර ව්‍යුත පහත සඳහන් විධිව්‍යාන අදාළ විය යුතු ය :—

(අ) ඒ ඇපකරය අවුරුදු විසිපහක් වූ කාලයකට විය යුතු අතර සියලු පහක් වූ පොලියක් එයට අයන් විය යුතු ය ;

(ආ) කල් පිරිමට පෙර, අමාත්‍යවරයාගේ අනුමතිය ඇතිව පහත සඳහන් කාර්යයන් සඳහා ඇපකරයන් පවාරණය කිරීමට ඒවා දරන්නාට හිමිකම් නිඛිය යුතු ය ;

(i) නොවාසික ගෙබනුකිලි තැනීම ;

(ii) රජයට ලැබිය යුතු කටර ආකාරයක වූ හෝ බදු ගෙවීම ;

(iii) සීමාන්තික පොද්ගලික කරදරවලින් මිදීම ; සහ

(iv) මෙම පනත යටතේ නියෝග මගින් නිශ්චිත ව සඳහන් කරනු ලැබිය හැකි වෙනත් කාර්යයන් .

29. (1) යටත් පිළිසෙකින් හතර දෙනකු අධිකරණමය හෝ නොනික පළපුරුද්දක් ඇති තැනැත්තන් විය යුතු වූ ද යටත් පිරිසෙකින් දෙදෙනකු ඉඩම් තක්සේරු කිරීම පිළිබඳව ප්‍රමාණවත් අනුමක් ඇති (මෙහි මත් “තක්සේරු සාමාජිකවරුන්” යනු ඇත්තේ සඳහන් කරනු ලබන) තැනැත්තන් විය යුතු වූ ද, අමාත්‍ය වරයා විසින් පන් කරනු ලැබූ සාමාජිකයන් හත් දෙනකුගෙන් සමන්විත වන සමාලෝචන මණ්ඩලයක් මෙම පනතෙහි කාර්ය යන් සඳහා පිහිටුවනු ලැබිය යුතු ය.

සමාලෝචන මණ්ඩලය සංස්ථාපනය කිරීම.

(2) යම් තැනැත්තකු ජාතික රාජ්‍ය සභාවේ මන්ත්‍රීවරයකු නම් මණ්ඩලයේ සාමාජිකයකු වශයෙන් පන් කරනු ලැබීමට හෝ එබන්දකු මිට හෝ ඒ තැනැත්තා තුළුණු විය යුතු ය.

(3) අධිකරණමය හෝ නොනික පළපුරුද්ද ඇති මණ්ඩලයේ සාමාජිකයකු සහාපති වශයෙන් ද උට සමාන පළපුරුද්ද ඇති වෙනත් සාමාජිකයකු මණ්ඩලයේ උපසභාපති වශයෙන් ද අමාත්‍යවරයා විසින් පන් කරනු ලැබිය යුතු ය.

(4) බුරය කළින් අත්සුරිය හොත් මිස හෝ අමාත්‍යවරයා විසින් බුරයෙන් ඉවත් කරනු ලැබූ හොත් මිස මණ්ඩලයේ සැම සාමාජික යකුම තුන් අවුරුදු කාලසීමාවක් බුරය දැරිය යුතු ය. කාලය ඉකුත් වීමෙන් බුරය අත්හරිත මණ්ඩලයේ යම් සාමාජිකයකු නැවත පන් කරනු ලැබීම සඳහා සුදුසු විය යුතු ය.

**16 ජාතික රාජ්‍ය සභාවේ 1973 අංක 1 දරන නිවාස දේපල උපමිති
පිළිබඳ පනත**

(5) මණ්ඩලයට (මෙහි මින් මතු “ලේකම්” යනුවෙන් සඳහන් කරනු ලබන) ලේකම් කෙනාකු ද මණ්ඩලයේ කටයුතු ඉටු කිරීම සඳහා අවශ්‍ය විය හැකි වෙනත් නිලධාරයන් හා සේවකයන් ද පත් කරනු ලැබිය යුතු ය.

(6) මූදලේ විෂය භාර අමාත්‍යවරයාගේ එකතුවය ඇති ව අමාත්‍ය වරයා විසින් නිශ්චය කරනු ලැබිය හැකි ප්‍රමාණ අනුව මණ්ඩලයේ සාමාජිකයන්හා පාරිග්‍රහීක ගෙවිය යුතු ය.

**මණ්ඩලය
යෝගීම.**

30. (1) මණ්ඩලය වෙන ඉදිරිපත් කරනු ලැබූ යොමු කිරීම සලකා බැඳීම හා නිශ්චය කිරීම සඳහා මණ්ඩලයේ සභාපතින්ගේ හෝ සභාපති නොපැමිනී විවෙක උපසභාපතින්ගේ විඛානය යටතේ ලේකම් විසින් මණ්ඩලයේ රස්වීම් කැඳීම් යුතු ය.

(2) සභාපති හෝ උපසභාපති සහ එක් කෙනාකු තක්සේරු සාමාජිකයු විය යුතු මණ්ඩලයේ වෙනත් සාමාජිකයන් දෙදේ නැකු මණ්ඩලයේ රස්වීමකට කැඳවනු ලැබිය යුතු ය. ඒ වෙනත් සාමාජිකයන් ලේකම් විසින් කුසපත් ඇදිමෙන් තෝරා ගතු ලැබිය යුතු ය.

(3) විවිධ යොමු කිරීම සලකා බලා නිශ්චය කිරීම පණිස මණ්ඩලයේ රස්වීම් දෙකක් වෙන වෙනම කැඳවා එක විටම පැවැත්විය හැකි ය.

(4) මණ්ඩලයේ රස්වීමකට සභාපති හෝ උපසභාපති කැඳවනු ලබන අවස්ථාවක අවස්ථාවේ වින ගැටිදී සභාපති හෝ උපසභාපති ඒ රස්වීමෙන් මූලාස්ථානය දැරිය යුතු අතර ඔහු නොපැමිණෙන විවෙක ඒ රස්වීම සඳහා කැඳවනු ලැබූ එහි පැමිණ සිවින මණ්ඩලයේ සාමාජිකයන් විසින් ඒ රස්වීම සඳහා සභාපති කෙනාකු තමන් අනුරිත් තෝරා ගත යුතු ය.

(5) යොමු කිරීමක විෂය වන යම් කරුණකට සම්බන්ධකම් ඇති හෝ එහි උපස්ථාන අවස්ථාවේ අවස්ථාවේ වින ගැටිදී සභාපති හෝ උපසභාපති ඒ යොමු කිරීම සම්බන්ධයෙන් අයිතිනිදියකු වියයෙන් හෝ නීතිඥයකු වියයෙන් හෝ වෙන යම් නැත්ත් වියයෙන් හෝ වෙන යම් නැත්ත් වියයෙන් හෝ අදහස් විමසනු ලැබූ සිවින මණ්ඩලයේ සාමාජිකයකු ඒ යොමු කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන මණ්ඩලයේ රස්වීමක යම් කෘත්‍යාකාර සහයාගි නොවිය යුතු ය.

(6) මණ්ඩලයේ රස්වීමක් කල් දැමීම හෝ අඩාලට කල් තැබීම කළීන් කල කළ හැකි ය.

31. (1) සෑම යොමු කිරීමක් ම මණ්ඩලයේ රස්වීමක ද සලකා බලා නිශ්චය කරනු ලැබිය යුතු ය.

(2) මණ්ඩලය විසින් එක් එක් යොමු කිරීම සලකා බලා නිශ්චය කිරීම සඳහා දිනයක්, වේලාවක් සහ ස්ථානයක් ලේකම් විසින් නියම කළ යුතු ය.

(3) මණ්ඩලය ඉදිරිපිට පැවැත්වෙන සෑම යොමු කිරීමකට ම අදාළ වන සියලු කෘත්‍යාකාර වාර්තාවක් ලේකම් විසින් ඒ යොමු කිරීම සම්බන්ධයෙන් තබා ගත යුතු ය.

**මණ්ඩලය
ඉදිරියෙහි
පැවැත්වෙක
කෘත්‍යාකාර.**

32. (1) මණ්ඩලයේ සහාපතිව හෝ උපසභාපතිව සහ මණ්ඩලයේ යම් රස්වීමක දී සහාපති හෝ උපසභාපති මූලාසනය තොගන් නොගත් නො නම්, ඒ රස්වීමේ සහාපතිව, යම් යොමු කිරීමක් ගැන සලකා බැඳීමේ හා තීරණය කිරීමේ කාර්යයන් සඳහා—

සාක්ෂිකරුවන් කැදවීමට හා පැමිණන ලෙස ඔවුන්ට බල කිරීමට;

- (ආ) ලේඛන ඉදිරිපත් කරන ලෙස බල කිරීමට; සහ
(ඇ) සාක්ෂිකරුවන් ද්‍රව්‍යවීමට හෝ ඔවුන් ලබා ප්‍රතිඵ්‍යුත්ක් කර මීට

දියු අධිකරණයකට ඇති සියලු බලනා තිබිය යුතු ය.

(2) සාක්ෂිකරුවකු වශයෙන් මණ්ඩලයේ රස්වීමකට පැමිණ සිටිනු සෑම තැනැත්තකුට ම මණ්ඩලයේ සහාපති විසින් හෝ සහාපති තොමැති විට උපසභාපති විසින් තිශ්ච්චය කරනු ලබිය යුතු මූදලක් ගමන් වියදුම් හා වෙනත් වියදුම් වශයෙන් ගෙවීය යුතු ය.

සාක්ෂි දෙන තැනැත්තන් සහාය ප්‍රකාශ කිරීමට බැඳී සිටින බව.

33. (1) මණ්ඩලයේ රස්වීමක දී යම් කරුණක් සම්බන්ධයෙන් සාක්ෂි දෙන සෑම තැනැත්තකු ම එම කරුණ සම්බන්ධයෙන් යත්තය ප්‍රකාශ කිරීමට බැඳී සිටිය යුතු ය.

මණ්ඩලයේ නිශචය.

(2) යම් කරුණක් සලකා බලනු මණ්ඩලයෙහි සාමාජිකයන් ඒ කරුණ සම්බන්ධයෙන් ඒ රස්වීමේදී කරනු ලබන තිශ්චය ඒ කරුණ සම්බන්ධයෙන් මණ්ඩලයෙහි නිශ්චය ලෙස සැලකිය යුතු ය.

(3) යම් කරුණක් සලකා බලනු මණ්ඩලයෙහි සාමාජිකයන් ඒ කරුණ සම්බන්ධයෙන් කරන තිශ්චය ගැන එකා තොවන අවස්ථාවක, ඔවුන්ගෙන් වැඩි දෙනාගේ නිශ්චය ඒ කරුණ සම්බන්ධයෙන් මණ්ඩලයෙහි නිශ්චය විය යුතු අතර, සාමාජිකයන් තම මතයෙහි දී සම සම ව බෙදි ගිය අවස්ථාවක, ඒ කරුණ සලකා බලනු ලබන රස්වීමේ සහාපතිගෙන් කැමැත්ත්ත ලැබෙන තිශ්චය ඒ කරුණ සම්බන්ධයෙන් මණ්ඩලයෙහි නිශ්චය විය යුතු ය.

(4) මණ්ඩලයේ සෑම තිශ්චයක ම එට හෝතු අඩංගු විය යුතු ය.

මණ්ඩලය විසින් ම නේ බල යේ රස්වීම්වල සාරා පරිපාලන විධිමත් කළ භාෂිත බව.

35. කාර්ය පරිපාලන සම්බන්ධයෙන් මෙම පනතෙහි විධිවිධාන වලට යටත්ව, මණ්ඩලයෙහි රස්වීම්වල දී අනුගමනය කළ යුතු කාර්ය පරිපාලන මණ්ඩලය විසින් තියම කළ නැකි ය.

කරුණ ඉදිරිපත් කිරීමේදී අවස්ථාවක, කොමිෂනිස්වරයාට ද ඒ ගෙවුම් කිරීම ඉදිරිපත් කරන ලද්දේ යම් තිවාසයක් පිළිබඳව නාම් ඒ තිවාසය මිලට ගැනීම සඳහා ඉල්ප්‍රම් කර ඇති යම් කුලී තිවාසය කුට ද තිවාසයෙහි මිල වශයෙන් ගෙවීය යුතු සම්පූර්ණ මිලට හෝ ඉදිරිපත් නාම් කොමිෂනිස්කට ගෙවීම ඇති සෑම තැනැත්තකුට ද පෙන්දේ ලිකාට ම හෝ ඒ සඳහා බලය පවරනු ලැබූ අනුයෝගීතායක් මාර්ග යොම් හෝ කරුණු ඉදිරිපත් කිරීමේදී අවස්ථාවක්, ඒ තින්දුව දීමට පෙර, මණ්ඩලය විසින් ලබා දිය යුතු ය.

36. මිල පිළිබඳ තින්දුවක් සඳහා එම යොමු කිරීමක් මණ්ඩලය වෙනු ඉදිරිපත් කරන ලද්දේ යම් තිවාසයක් පිළිබඳව නාම් ඒ තිවාසය මිලට ගැනීම සඳහා ඉල්ප්‍රම් කර ඇති යම් කුලී තිවාසය කුට ද තිවාසයෙහි මිල වශයෙන් ගෙවීය යුතු සම්පූර්ණ මිලට හෝ ඉදිරිපත් කිරීමේදී අවස්ථාවක්, ඒ තින්දුව දීමට පෙර, මණ්ඩලය විසින් ලබා දිය යුතු ය.

18 ජාතික රාජ්‍ය සභාවේ 1973 අංක 1 දරකා නිවාස දේපල උපරිමය පිළිබඳ පනතු

සාක්ෂි පිළිබඳ විධිවිධාන.

යොමු කිරීමක දී මෙය විසින් තිබූ ඇත්තා නිවාසයක් නැත්ත්වය පිළිබඳව කොමසාරිස්වරයා විසින් හෝ ඔහුගේ බලය යටතේ පිළියෙළ කරනු ලැබූ යම් වාර්තාවක පිටපතක් නිබෙන අවස්ථාවක, ඒ නිවාසයෙහි මිල තීරණය කිරීමට අදාළ ව මණ්ඩලය ඉදිරියෙහි පැවැත්වෙන යම් කෘත්‍යායක දී පවත්නා තත්ත්වයක් මඟ්පු කරනු ලබන තොක් ඒ වාර්තාව එහි උග්‍ර සඳහන් කර ඇති කරුණු සම්බන්ධයෙන් බැඳු බැල්මට පිළිගත හැකි සාක්ෂාත් විය යුතු ය.

37. කොමසාරිස්වරයා වෙත සතු කරනු ලැබූ යම් නිවාසයක් නැත්ත්වය පිළිබඳව කොමසාරිස්වරයා විසින් හෝ ඔහුගේ බලය යටතේ පිළියෙළ කරනු ලැබූ යම් වාර්තාවක පිටපතක් නිබෙන අවස්ථාවක, ඒ නිවාසයෙහි මිල තීරණය කිරීමට අදාළ ව මණ්ඩලය ඉදිරියෙහි පැවැත්වෙන යම් කෘත්‍යායක දී පවත්නා තත්ත්වයක් මඟ්පු කරනු ලබන තොක් ඒ වාර්තාව එහි උග්‍ර සඳහන් කර ඇති කරුණු සම්බන්ධයෙන් බැඳු බැල්මට පිළිගත හැකි සාක්ෂාත් විය යුතු ය.

38. (1) කොමසාරිස්වරයා වෙත සතු කරනු ලැබූ යම් නිවාසයක් සම්බන්ධයෙන් මිල පිළිබඳ තිබූ දුවක් සඳහා වූ යොමු කිරීමක් මණ්ඩලය වෙත ඉදිරිපත් කරනු ලැබූ අවස්ථාවක, ඒ කාර්යය සඳහා අවශ්‍ය විය හැකි සියලු කරුණු සලකා බැලීමෙන් පසු සහ සියලු සාක්ෂාත් කරුවන් විහාර කිරීමෙන් පසු මණ්ඩලය විසින්,—

(අ) හිමිකම් පැමක් කර ඇති එක් එක් තැනැත්තා තීව් හිමිකම් ඇති තැනැත්තාකු ද තැද්ද යන වග, සහ එසේ නම් ඔහු ට එසේ හිමිකම් ඇත්තේ කිනම් තත්ත්වයකින් ද යන වග;

(ආ) ඒ නිවාසය පිළිබඳ මිල වශයෙන් මෙම පනතෙහි විධිවිධාන අනුව ගෙවිය යුතු මුදල; සහ

(ඇ) ඒ මුදලට හිමිකම් ඇති තැනැත්තාන් අතර එය කොටස් කර බෙදා දීම

නිශ්චය කරමින් තිබූ දිය යුතු ය:

එසේ වුව ද ඒ මුදලට හිමිකම් ඇති තැනැත්තාන් සම්බන්ධයෙන් හෝ ඒ මුදලට හිමිකම් ඇති තැනැත්තාන් අතර එය කොටස් කර බෙදීම සම්බන්ධයෙන් ආරාවුලක් ඇති වන අවස්ථාවක, මණ්ඩලය විසින් තිබූ දුවක් දීම කළේ තබා ඒ නිවාසය පිහිටා ඇත්තේ යම් දිසා අධිකරණයක ප්‍රාදේශීය අධිකරණ බල සීමාව තුළ ද ඒ දිසා අධිකරණය වෙත එම ආරාවුල තීරණය කිරීම සඳහා යොමු කළ යුතු අතර, ඒ ආරාවුල සම්බන්ධයෙන් ඒ අධිකරණය සාක්ෂිය තීරණය කළ පසු ඒ තීරණය අනුව මණ්ඩලය විසින් තිබූ දුවක් දිය යුතු ය.

(2) කොමසාරිස්වරයා වෙත සතු කරනු ලැබූ යම් නිවාසයක් සම්බන්ධයෙන් ඒ මුදලට කිසීම තැනැත්තාකු හිමිකම් පැමක් ඉදිරිපත් නො කරන අවස්ථාවක, (1) වන උපවශ්‍යක්නීයෙහි (අ) හා (ආ) තේද්වුල නිශ්චය සඳහන් කරුණු මෙම වශයෙන් තිය යටතේ වූ තිබූ දුවක්නීවෙහි නිශ්චය කිරීමන් ඒ මුදලට හිමිකම් පැන්තන්හා වින්දුව පිළිබඳ දැන්වීමක් තිබූ තිය කිරීමට අදාළව, (3) වන උපවශ්‍යක්නීයෙහි විධිවිධාන අනුව තිය කිරීමන් අවශ්‍ය කොටස් ය.

(3) මණ්ඩලයේ තිබූ පිළිබඳ ලිඛිත දැන්වීමක් කොමසාරිස්වරයාට සහ ඒ මුදලට හිමිකම්පාන්තන්හා විසින් දෙනු ඇතිමට මණ්ඩලය විසින් සැලැස්විය යුතු ය.

(4) මණ්ඩලයේ තිබූ දුවක් අවසානාන්මක විය යුතු අතර කිසීම අධිකරණයක දී එය ප්‍රශ්න නොකළ යුතු ය.

39. (1) මෙම පත්‍ර යටතේ කොමිෂන් ටරයා විසින් කරනු ලැබූ යම් තීරණයකින් හෝ නිශ්චිතයකින් අත්‍යාප්‍ය පත්‍ර යම් තැනැත්තකු විසින් තමා වෙත එළු තීරණය හෝ නිශ්චිතය දැනුම් දෙනු ලැබූ දින සිට එක් මාසයක් ඇතුළත එළු තීරණයට හෝ නිශ්චිතයට විරුද්ධව හේතු ප්‍රකාශ කරමින් මණ්ඩලය වෙත අකියාවනා කළ හැකි ය.

කොමිෂන්
වරයාගේ
තීරණවලට
විරුද්ධව
අකියාවනා කිරීම.

(2) (1) වන උපවහන්තිය යටතේ කරනු ලැබූ යම් අකියාවනා යක් විහාර කිරීමට හා තීරණය කිරීමට 30 සිට 36 දින්ටා මූලික තීරණය විධිවල විධිවානා, අවශ්‍ය වෙනස් කිරීම් සහිතව, අදාළ විය යුතු ය.

(3) (1) වන උපවහන්තිය යටතේ කරනු ලැබූ යම් අකියාවනා යක දී මණ්ඩලයෙහි තීරණය අවසානත්වමක විය යුතු අතර යම් අධිකරණයක දී එය ප්‍රශ්න නොකළ යුතු ය.

II වන කොටස

නිවාස තැනීම විධිමත් කිරීම

40. පිට බිත්තිවල සනාකම ඇතුළත්ව බිම් ප්‍රමාණය වර්ග අඩු දෙදාහස්කට වැඩි වන නිවාසයක් තැනීම කිසිම තැනැත්තකු විසින් නොකළ යුතු ය :

නිවාසවල බිම්
ප්‍රමාණය සිමා
කිරීම.

එසේ මුව ද ඉහත සඳහන් බිම් ප්‍රමාණයට වැඩි වන ශිජ්‍ය නිවාස හා බැරේක්ක වැනි පොදු වාසස්ථාන තැනීම උචිත බලවරයාගේ සූරීව අවසරය ලියවිල්ලකින් ලබා ගෙන යම් තැනැත්තකු විසින් කළ හැකි ය.

41. නිවාසයකට අනුබද්ධ ඉඩම සමග මහා නගර සභා ප්‍රදේශ යන්හි පරේවස් විස්සකටත් නගර සභා ප්‍රදේශයන්හි පරේවස් හත්මිහකටත් වැඩි වන බිම් කොටසකා නිවාසයක් තැනීම කිසිම තැනැත්තකු විසින් නොකළ යුතු ය :

නිවාස තැනීය හැකි
උපරිම ඉඩම ප්‍රමාණය.

එසේ මුව ද මෙම වගන්තියෙහි ඉහත දැක්වෙන විධිවාන්වල තීරණි ව සඳහන් ප්‍රමාණයට වැඩි වූ බිම් ප්‍රමාණයක් උචිත බලවරයාගේ මතය අනුව තවත් නිවාසයක් තැනීම කළ නො හැකි බිම් ප්‍රමාණයක් වන අවස්ථාවක එසේ වැඩිවීම මෙම වගන්තියෙහි විධිවානා කැකිමිලක් නොවිය යුතු ය :

එසේ ම තවදුරටත්, තවදු නිවාස දෙකක් හෝ වැඩි ගණනයක් තැනීමේදී ඒ තවදු නිවාසවලට අනුබද්ධ ඉඩම් ප්‍රමාණය උචිත ප්‍රමාණය උචිත විසින් නිවාස තැනීමේ ප්‍රමාණය විසින් නිශ්චිතය කරනු ලබන ප්‍රමාණය විය යුතු ය.

42. බිම් ප්‍රමාණයේ වර්ග අඩියකට වියදීම ගැසට් පත්‍රයෙහි පළ කරනු ලබන නිලධානයක් මගින් අමාත්‍යවරයා විසින් කළින් කළ තීරණය කළ හැකි මුදල එකි වන නිවාසයක් යම් තැනැත්තකු විසින් තනතු ලබන අවස්ථාවක, ඔහු මේ පත්‍ර යටතේ වර්ගය වර්ග මේ විය යුතු අතර මහෙස්ත්‍රාත්වරයකු ඉදිරියෙහි පැවත් වෙනු ලැබූ නතු විහාරයකින් පසු වර්ගය කරනු ලැබූ විට එළු තීරණය තැනීමේ වියදීම අමාත්‍යවරයා විසින් නියම කරනු ලැබූ මුදල අනුව තීරණය කරනු ලබන තැනීමේ වියදීමට වැඩි වන ප්‍රමාණය මෙන් තුන් ගුණයකට නොඅඩු දඩ්යකට ඔහු යටත් විය යුතු ය.

නිවාස තැනීමේ
වියදීම සිමා, කිරීම.

**20 ජාතික රාජ්‍ය සභාවේ 1973 අංක 1 දරන නිවාස දේපල උපරිමය
පිළිබඳ පනත**

මෙම පනත ආරමුභ
විමර්ශ පෙර තැනීම
ආරමුභ වූ නිවාස
වලට මෙම කොට
පෙහි විධිවිධාන
අදාළ නොවිය යුතු
වට.

නියෝග.

43. මෙම පනත ආරමුභ විමර්ශ දිනයට පෙර තැනීම ආරමුභ වූ
යම් නිවාසයකට මෙම කොටසෙහි විධිවිධාන අදාළ නොවිය යුතු ය.

III වන කොටස

සාමාන්‍ය කරුණු

44. (1) මේ පනතේ විධිවිධාන ක්‍රියාත්මක කිරීමේ සහ
ප්‍රතිපත්ති බලැෂ්‍ය විමර්ශ කාර්යය සඳහා අමාත්‍යාචාර්‍ය විසින්
නියෝග භැඳිය හැකි ය.

(2) (1) වන උපවිශ්‍යන් නියෙන් පැවරෙන බලනාවල ව්‍යාප්ති
යට හානියක් නොවන පරිදි, නියම කරනු ලැබිය යුතු යයි මේ
පනතින් ප්‍රකාශිත හෝ නියමිත හෝ සියලු කරුණු සඳහා හෝ
සම්බන්ධ යෙන් ද නියෝග පැනවීමට නියමිත හෝ බලය පැවරී
ඇති හෝ සියලු කරුණු සම්බන්ධ යෙන් ද අමාත්‍යාචාර්‍ය විසින්
නියෝග භැඳිය හැකි ය.

(3) අමාත්‍යාචාර්‍ය විසින් සාදනු ලබන සෑම නියෝගයක් ම
ගෙසට පත්‍රයෙහි පළ කරනු ලැබිය යුතු අතර එසේ පළ කරනු
ලබන දිනයෙහි හෝ නියෝගයෙහි නිශ්චිත ව සඳහන් කරනු
ලැබිය හැකි පසු දිනයත් හෝ එය ක්‍රියාත්මක විය යුතු ය.

(4) අමාත්‍යාචාර්‍ය විසින් සාදනු ලැබූ සෑම නියෝගයක් ම එය
ගෙසට පත්‍රයෙහි පළ කරනු ලැබීමෙන් පසු හැකි තාක් ඉක්මනින්
අනුමතය සඳහා ජාතික රාජ්‍ය සභාව වෙත ඉදිරිපත් කළ යුතු ය.
එසේ අනුමත කරනු නොලැබූ සෑම නියෝගයක් ම එකී අනුමත
නියෝග දින සිට පරිච්ඡේදී වූ ලෙස සලකනු ලැබිය යුතු නමුදු එය
යටතේ කළින් කරන ලද කිසිවකට ඉන් හානියක් නොවිය යුතු
ය. එසේ අනුමත කරනු ලැබූ සෑම නියෝගයක් ම මෙහිලා පනවන
දේදාක් මෙන් වලංගු හා බලසහිත විය යුතු ය.

වර්දනා.

45. (1) මේ පනතේ හෝ මේ පනත යටතේ සාදනු ලද යම්
නියෝගයක හෝ යම් විධිවිධානයක් කඩ කරන හෝ ඒ අනුව
ක්‍රිය කිරීම පැහැර හරින සෑම තැනැත්තකුම මේ පනත යටතේ
වර්දනා වර්දනා විසින් විය යුතු ය.

(2) 42 වන වෙනත් යටතේ වූ වර්දනා නොවන මේ
පනත යටතේ වූ වර්දනා කරන සෑම තැනැත්තකුම මහෙස්
තාත්වරයකු ඉදිරියේ පැවත්වෙන ලක්ෂ නඩු විභාගයකින් පසු
වර්දනා කරනු ලැබූ විට මාස හයකට නොවැඩි කාලයක් දෙයකා
රයෙන් එක් ආකාරයක බන්ධනාගාර ගත කරනු ලැබීමට හෝ
රුපියල් එක් දහසකට නොවැඩි දඩයකට හෝ ඒ දඩය හා
බන්ධනාගාර ගත කිරීම යත දෙකට ම හෝ යටත් විය යුතු ය.

(3) මේ පනත යටතේ වර්දනා කරන තැනැත්තකු සමාගමක්
හෝ සංස්ථාවක් හෝ (සංස්ථාගත කරන ලද හෝ නොකරන ලද)
යම් පුද්ගල සංගමයක් තැනැහැත්ව ව්‍යාපාරික ආයතනයක් වන
අවස්ථාවක, එහි සෑම අධ්‍යක්ෂවරයකු, කළමනාකරුවකු, ලේකම්
වරයකු, අනුයෝගීතායකු හෝ එහි පාලනය හා සම්බන්ධ වෙනත්
සෑම නිලධාරයකු හෝ තැනැත්තකු සහ ව්‍යාපාරික ආයතනයේ සෑම

හවුල්කරුවකු, ඒ වරද තමාගේ දැනීම හෝ කැමැත්තක නොමැතිව කරනු ලැබූ බව ඔහු විසින් ඔප්පු කරනු ලැබූව හොත් මිස, ඒ වරදට වරදකර ලෙස සලකනු ලැබිය යුතු ය.

46. වෙන යම් ලිඛිත නීතියක කුමක් සඳහන්ව ඇතු ද මේ පනතේ විධිවිධාන බලපෑවැන්විය යුතු අතර, ඒ අනුව, මේ පනතේ විධිවිධාන හා ඒ වෙනත් නීතිය හා අතර යම් ගැටුමක් හෝ නොගැ පීමක් ඇති ව්‍යව හොත් මේ පනතේ විධිවිධාන ඒ වෙනත් නීතිය අභිජනා බලපෑවැන්විය යුතු ය.

47. පද සම්බන්ධයෙන් අන්ත්‍රාච්‍යක් අවශ්‍ය ව්‍යව හොත් මිස, මේ පනතෙහි— අරථ නිර්පණය.

“දීමින බලධාරයා” යන්නෙන්, යම් නිවාසයක්—

(අ) මහා නගර සභාවක, නගර සභාවක හෝ සුළු නගර සභාවක සීමා තුළ පිහිටා ඇති විට හොත් තනතු ලැබීමට ඇති විට අවස්ථාවේවින පරිදි ඒ මහා නගර සභාවේ තගරාධිපතිවරයා හෝ නගර සභාවේ සභා පත්‍රිවරයා හොත් සුළු නගර සභාවේ සභාපතිවරයා;

(ආ) යම් ගම් සභාවක පරිපාලන සීමා තුළ පිහිටා ඇති විට හොත් තනතු ලැබීමට ඇති විට ඒ පරිපාලන සීමා පිහිටා ඇති පරිපාලන කොට්ඨාගයේ සහකාර පළාත් පාලන කොමසාරිස්වරයා හොත් පළාත් පාලන තීෂය හාර අමාත්‍යවරයා විසින් ගැසට් පත්‍රයේ පළ කරන ආසුවක් මගින් නියම කළ හොත් ඒ ගම් සභාවේ සභාපතිවරයා; හොත්

(ඇ) ඉහත කි සීමාව්ලින් පිටත යම් ස්ථානයක පිහිටා ඇති විට හොත් තනතු ලැබීමට ඇති විට ඒ ස්ථානය පිහිටා ඇති පරිපාලන කොට්ඨාගයේ සහකාර පළාත් පාලන කොමසාරිස්වරයා

අදහස් වේ;

“කොමසාරිස්වරයා” යන්නෙන් ජාතික නිවාස කොමසාරිස්වරයා අදහස් වේ;

“ගෙපත” යන්නෙන් වෙන වෙනම කුලියට දී ඇත්තා වූ ද වෙන වෙනම වරිපණම් අංක ඇත්තා වූ ද එක් එක් නිවාසයට වැසිකිලි, නාත ස්ථාන, කුස්ස හෝ ආලින්ද යන මින් කිසිවක් පොදුවේ ඇති වාසය කරන ගෙවල් දෙකකින් හොත් රේට වැඩි ගණනාකින් සමන්විත ගොඩනැගිල්ලක් අදහස් වේ;

“තවිවු නිවාසය” යන්නෙන් තවිවු එකකට වඩා ඇති ගොඩ නැගිල්ලක අංග සුද්ධීණ ගැහ තාමර පංතියක් අදහස් වේ;

“තනැත්තා” යන්නට සංස්ථා ගත කරන ලද හොත් නොකරන ලද පුද්ගල මණ්ඩලයක් ඇතුළත් වේ;

“නගර සභා ප්‍රදේශය” යන්නෙන් නගර සභාවක පරිපාලන සීමා තුළ පිහිටි ප්‍රදේශයක් අදහස් වේ;

“නියමිත” යන්නෙන් මේ පනත යටතේ සාදන ලද නියෝග මගින් නියමිත බව අදහස් වේ;

මේ පනත වෙනත් ලිඛිත නීති අභිජනා බල පැවැත්විය යුතු බව.

22 ජාතික රුප්‍ර සභාවේ 1973 අංක 1 දරන නිවාස අද්‍යම උපරිම පිළිබඳ පක්‍රත

“නිවාසය” යන්නෙන් බුදු අය කිරීම සඳහා තක්සේරු කර ඇත්තේ නාතන් නුදේක් හෝ ප්‍රධාන වශයෙන් වාසය සඳහා තත්තා ඇත්තා වූ ද වෙනම ප්‍රවේශ දොරටුවක් ඇත්තා වූ ද ඔස්සේ ගොස් වාසය සඳහා පාවිච්චි කෙරෙන වෙනත් ස්ථානයකට ප්‍රවේශ විය නොහැක්කා වූ ද නිවාස එකකයක් අදහස් වන අතර තවත් නිවාසයක් හෝ ගෙපතක් රේඛ ඇතුළත් වේ. එහෙන්—

(1) වාසය සඳහා වූ තත්තා එකකයක් ලෙස මූල දී පාවිච්චි කරන ලද නිවාසයක් කොටස් කිරීමෙන් ඇත් වූ අනුකූලස්සේ හෝ එම නිවාසයට එකතු කරන ලද අමුතු කොටස් ; සහ

(2) 1972 මාර්තු මස 1 වන දිනට පෙරහුව වූ අවුරුදු දහයේ අඛණ්ඩ කාල සීමාව තුළ වාසය කිරීමේ ක්‍රේයයක් නොවන වෙනත් ක්‍රේයයක් සඳහා නුදේක්ම හෝ ප්‍රධාන වශයෙන් පාවිච්චි කරන ලද නිවාසයක්

රේඛ ඇතුළත් නොවේ;

“ප්‍රසිද්ධ සමාගම” යන්නෙන්—

(අ) සමාගම් ආභුපනන යටතේ ප්‍රසිද්ධ සමාගමක් වශයෙන් ලියාපදිංචි කරන ලද සමාගමක් ; හෝ

(ආ) සමාගම් ආභුපනතේ XI වන කොටස අදාළ වන්න වූ සමාගමක්

අදහස් වේ;

“පළාත් පාලන ආයතනය” යන්නෙන් මහා නාගර සභාවක්, නාගර සභාවක්, සූත්‍ර නාගර සභාවක් හෝ ගම් සභාවක් අදහස් වේ;

“මහා නාගර සභා ප්‍රදේශය” යන්නෙන් මහා නාගර සභාවක් පරිපාලන සීමා තුළ පිළිවා ප්‍රදේශයක් අදහස් වේ;

“යුපෙන දුරටු” යන්නෙන්, යම් පුද්ගලයකු සම්බන්ධයෙන් එය යොදුණු විට, වයස අවුරුදු දහඅවට අවු—

(අ) විවාහක දුරටු නොවන, හා

(ආ) දෙම්විපියන් විසින් නාඩු තුළ කරනු නොලබන්න වූ ද වෙනම ජ්වලන්සායක් ඇත්තා වූ ද දුරටු නොවන

දුරටු අදහස් වන අතර,

(i) එම පුද්ගලයෙන් හෝ එම පුද්ගලයෙන් හාර්යවගේ හෝ ස්වාමිපුරුෂයෙන් සූත්‍ර දුරටුවක්,

(ii) හැසිරීමෙන් සහ ප්‍රසිද්ධ දුරටුවක් ඇත් වූ විවාහයකින් ඉපැයුණු, එම පුද්ගලයෙන් දුරටුවක්,

(iii) දැරකමට හඳුගැනීමේ ආභ්‍යාපනත් යටතේ කරන ලද දැරකමට හඳුගැනීමේ යම් ආභ්‍යාවකින් ඒ පුද්ගලයට දැරකමට හඳුගැනීමට බලය දෙනු ලැබූ දැරවෙක්,

(iv) ඒ පුද්ගලය ශ්‍රී ලංකාවේ පුරවැසියකු නොවන තිව ඔහු පුරවැසියකු හෝ යටත් වැසියකු වන රටෙහි නීතියට අනුකූලව ඔහු විසින් දැරකමට හඳුගන්නා ලද දැරවෙකු ඔහුව සිටින බවට ඔහු කොමසාරිස්වරයා සැහීමට පත් කරන්නා වූ අවස්ථාවකා, ඒ දැරවා, සහ

(v) දැරවා හෝ සුළු දැරවා හෝ වයස අවුරුදු දහ අවට අඩු නොවන්නේ නම් සහ, ඒ පුද්ගලය සමග වාසය කරන්නේ නම් සහ ඔහු විසින් තබන්නු කරනු ලබන්නේ නම් හෝ ඔහු විසින් යම් පුබාගාරයක, රක්ෂණස්ථානයක හෝ අධ්‍යාපනික ආයතනයක තබන්නු කරනු ලබන්නේ නම්, ඒ දැරවා හෝ සුළු දැරවා

ඊට ඇතුළත් වේ. එහෙන් (iii) වන ජේදයේ හෝ (iv) වන ජේදයේ සඳහන් හඳුගන් දැරවෙකු නොවන අන් කිසි හඳුගන් දැරවෙක් මිට ඇතුළත් නොවේ;

“රාජ්‍ය සංස්ථාව” යන්නෙන් ප්‍රදාන හෝ ජ්‍යෙ හෝ වශයෙන් තැබහෙන් වෙනත් ආකාරයකින් ආණ්ඩුව විසින් සම්පූර්ණයෙන්ම හෝ කොටසක් සපයන ලද ප්‍රාග්ධන යෙන්, සමාගම් ආභ්‍යාපනත් නොවන යම් ලිඛිත නීතිය කින් හෝ නීතියක් යටතේ හෝ පිහිටුවන ලද හෝ පිහිටුවනු ලබන යම් සංස්ථාවක්, මණ්ඩලයක් හෝ වෙනත් පුද්ගල මණ්ඩලයක් අදහස් වේ.

දුපලේඛනය

සිංහර

8 වන වශයේ සිය

- අධිකරුගේ සම්පූර්ණ නම සහ උපිනය:
- ප්‍රකාශනය කරන්නේ අධිකරු නොවේ නම් ප්‍රකාශකගේ නම සහ උපිනය:
- නිවාසයේ පිහිටීම:

 - ඉඩමේ නම, විවෘත අංකය, විදියේ, කොට්ඨාසයේ සහ නගරයේ/ ගේ නම සඳහන් කරන්න.

- සම්පූර්ණයෙන් අධික්‍රිත නීතිය යන වග:

 - කොටස් වශයෙන් අධික්‍රිත නම් නිවාසයෙන් අධික්‍රිත අත්‍ය කොටස සඳහන් කරන්න.

- අධික්‍රිත පිළිබඳ සිංහර—
 - මිලට ගැනීමෙන් නම—
මැප්ප අංකය, කොටස්යේ නම, ලියා සහනික කළ දිනය, ඉවශම් ප්‍රමාණය සහ මැප්පවේ දක්වෙන මිල සඳහන් කරන්න.
 - මිලට ගැනීමෙන් ගුර වෙනස් ආකාරයකින් නම—
අධික්‍රිත ලැබුණු ආකාරය, එකම් තැගැළක් වශයෙන් ද උගුමයෙන් ද යන වග සඳහන් කරන්න. (අ) යටතේ මෙන් විසිනර සපයන්න.

24 ජාතික රුප්‍රා සභාගම් 1973 අංක 1 දරන නීතාස දේපම උපරිම පිළිබඳ පනත

6. අනුබද්ධ ඉඩම් ප්‍රමාණය:

(මෙනින්දෝරු ජ්‍යෙෂ්ඨ හේ දිග පලල ඇක්වෙන රේඛා විනු කුමු සටහනක පිටපතක් අමුණන් කා.)

7. (අ) නීතාසය තනත දේදේ අයිතිකරු විසින් ඇයි සඳහන් කරන්න:

(ආ) මිලට ගැනීමෙන් පසු වෙනස් කිරීම් හේ වැඩිදියුණු කිරීම් කරන ලද ඇයි සඳහන් කරන්න. එවායේ විස්තර දෙන්න.

8. උකස්කර, බඳුකර ඇදී වශයෙන් වූ සියලු බැඳීම් පිළිබඳ විස්තර දෙන්න:

9. කුලී නිවැසියාගේ නම සහ ලිපිනය:

10. දුනට සිටින කුලී නිවැසියාගේ නීතාස බද්ද ආරම්භ වූ දිනය සඳහන් කරන්න:

11. නීතාසයේ සම්මත කුලීය සහ නීයම්ත කුලීය සඳහන් කරන්න:

12. අය කරනු ලබන කුලීය සඳහන් කරන්න:

13. නීතාසයේ අයිතිය මේ පනත යටතේ නවදුරටත් නඩුනීමට අදහස් කරන්නේ ඇයි සඳහන් කරන්න: